


# වාර්ෂික වාර්තාව 2013



sri Lanka  
WONDER OF ASIA



ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය  
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

වාර්ෂික වාර්තාව - 2013

Invest in Sri Lanka Tourism



Sri Lanka Tourism  
Development Authority



පටුන

හැඳින්වීම

දැක්ම සහ මෙහෙවර

ගරු ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ පණිවුඩය

සභාපතිතුමාගේ පණිවුඩය

සංස්ථාපිත තොරතුරු

සංස්ථාපිත අරමුණු සහ ඉලක්කයන්

ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම්

සංචාරක සැලසුම් හා සංවර්ධනය

සංචාරක ආයෝජන

පොදු රාජ්‍ය මංදලිය සමුළුව 2013

දේශීය සංචරණ හා නිකේතන පාලන

ප්‍රමිති සහ තත්ව ආරක්ෂණ

සත්කාරක නිවාස වැඩ සටහන

මානව සම්පත් හා පරිශ්‍ර කළමනාකරණ

තොරතුරු තාක්ෂණ

අභ්‍යන්තර විගණන

මූල්‍ය කළමනාකරණය

නීතිමය කටයුතු

1. **හැඳින්වීම**

2013 වසරේ සංචාරක පැමිණීමෙහි අපගේ ඉලක්කය වූ 1,200,000 ඉක්මවා 1,274,593 ක් වූ ප්‍රමාණයක් මෙරටට පැමිණියහ. ඒ අනුව සංචාරක ව්‍යාපාරයෙන් 2013 වසර තුළ ලද ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1.45 ප්‍රමාණයක් වේ.

මෙම ජයග්‍රහණය සඳහා රට පුරා පවතින ස්ථිර සාමය විශාල ආකර්ශනයක් වූ අතරතුර විශේෂයෙන්ම රට තුළ සංචරණය සඳහා සංවර්ධිත පරිසරයක් නිර්මාණය කිරීමට උපාය මාර්ගයක් සුදුසු ලෙස සකස් කිරීම සහ ශ්‍රී ලංකාව ඇතුළු වී ඇති නව වෙළඳ පලවල් හරහා බාහිර සංචාරන රටාවන් වෙතස් කිරීම තුළින් ශ්‍රී ලංකාව සංචාරකයින් අතර ඉතා ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් වෙමින් ඇත.

සැම සංචාරයෙකුටම ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක සන්නිවේදකයකු කරවීමේ අභිප්‍රාය මුදුන්පත් කරවීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සංචාරක සේවාවන්හි සමස්ථ ප්‍රමිතිකරණයක් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට ගෙන එමින් සංවර්ධන කාර්යයන් සහ ප්‍රමිතින් යාවත්කාලීන කිරීම නොකඩවා පවත්වා ගෙන යයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරකම් එහි සංයුක්ත සැලැස්ම සහ දැනට ස්ථිරව රටේ පවතින සාමාකාමී පරිසරය අනුව ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා සුරක්ෂිත රටක් ලෙස ප්‍රකාශ කිරීමේ හැකියාව සලකා බලා කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති පස් අවුරුදු සැලැස්ම ශ්‍රී ලංකා සංචරණය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වසරේදී සත්කාරක නිවාස වැඩ සටහන සංචාරක කුඩා සහ මධ්‍යම නිර්මාණ සංවර්ධන වැඩ සටහන තුළින් හඳුන්වා ප්‍රචාරයකට පත් කරන ලදී. ඒ අනුව එම වැඩ සටහනට විශාල අයවැයක් වෙන් කර ඇති අතර එය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දිවි නැගුම වැඩ සටහනට සමගාමී වැඩ සටහනකි. මෙම සියළු වැඩ සටහන්හි ඉලක්කය සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ග්‍රාමීය ආර්ථිකය තුළට ගෙන යාමයි.

2. **දැක්ම**

ශ්‍රී ලංකාව සතු මනබඳින වෙරළ හා අනුන සොබා සම්පත් හා සුහදශීලී සත්කාරවත් ජනතාව හා අප සංස්කෘතික උරුමයන් සමඟ සංචාරකයින් සඳහා අප ඉදිරිපත් කරන වැඩ සටහන් තුළින් ආසියාවේ ප්‍රමුඛතම සංචාරක හා හරිත දිවයින බවට පත් කිරීම අපගේ ඉදිරි දැක්මයි. ශ්‍රී ලංකාවේ ඉහත දැක්ම ලඟාකර ගැනීම සඳහා ආසියාවේ සංචාරකයින් එක් ධජයක් යටතට ගෙන ඒමත් විශාල විදේශ විනිමය සංචාරක කර්මාන්තයෙන් ලබා ගැනීම සඳහා එහි ප්‍රතිලාභයන් ශ්‍රී ලංකාවේ සංචාරක කෙෂ්ත්‍රයේ කොටස් කරුවන් සහ ජනතාව අතර බෙදී යාමටත් අවශ්‍ය කාර්යයන් ඇති කල යුතු වේ

**මෙහෙවර**

අපගේ සංචාරක පාරිභෝගිකයින් (දේශීය සහ ජාත්‍යන්තර) අතිශය සතුටට පත් කිරීම සඳහා ක්‍රියාකාරී සහ ශ්‍රී ලංකා දේශාන්තයට ඔවුන්ගේ හිතවත්කම වර්ධනය කිරීම.

**ගරු ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ පණිවුඩය**



රාජ්‍ය දැක්ම මත රචිත සාමය ස්ථාපිත කිරීමෙන් පසු මෙරටට සෞභාග්‍යමත් සංවර්ධනයකට අවශ්‍ය මුල්ගල් තැබීමෙන් පසු එහි ප්‍රතිඵල වර්තමානයේ ඇති වී තිබේ. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රය තුළ නොසිතුවරු ආකාරයක ඇති වී තිබෙන විශාල වර්ධනය තුළ 26.7% ක වාර්ෂික වර්ධනයක් සහ ඇ. ඩොලර් බිලියන 1.7 ක විදේශ විනිමය ඉපැයීමක් දේශීය සංචරණය වෙත සංචාරකයින් මිලියන 06 ක් සංචාරය කිරීම තුළින් රුපියල් මිලියන 46 ක් ජාතික දළ දේශීය නිෂ්පාදයකයින්ට එකතු වීම තුළින් මාගේ ඒකායන විශ්වාසය 2016 දී ඉලක්ක කරගෙන ඇති සංචාරක පැමිණීම් මිලියන 2.5 ක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක් ඉපැයීම සංචාරක ව්‍යාපාරය තුළින් පහසුවෙන්ම ලඟා කර ගත හැකි බවයි.

සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සම්බන්ධ කරමින් ග්‍රාමීය ආර්ථිකය බලාත්මක කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති දිවි නැගුම වැඩ සටහන තුළින් ධනාත්මක සහභාගිත්වයක් මෙම ක්ෂේත්‍ර දෙකටම ලැබේ.

2013 වසරේ කාමර 2,578 ක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව ඉදිකරමින් පවතින මුළු කාමර සංඛ්‍යාව 8,954 ක් දක්වා වැඩි වනු ඇත. දේශීය සංචරණයේ වර්ධනය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාකාරී දායකත්වයක් ලබා දේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ එළදායි ප්‍රතිශෝධනයක් සමග 2014 දී සංචාරක ක්ෂේත්‍රයේ වාර්තාගත පැහැදිලි වර්ධනයක් ඇති වේවා යන්න මාගේ ප්‍රාර්ථනයයි.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් සහ ඉලක්ක සපුරාගැනීම සඳහා කරනු ලබන උත්සාහය හරහා සංචාරක ව්‍යාපාරය දිනෙන් දින ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකා ආසියාවේ අංශවර්ධය කරා ගෙන යාමට අවශ්‍ය ශක්තිය අප සතු බව මාගේ විශ්වාසයයි

බැසිල් රාජපක්ෂ  
ආර්ථික සංවර්ධන අමාත්‍ය



**සහායනිතූමාගේ පණිඳුඩය**

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාරතර නායකත්වය සහ ආර්ථික දියුණු කිරීමේ මග පෙන්වීම මත සහ අවශ්‍ය කළමනාකාරිත්වය මෙහෙයවමින් ආචාර්යය පී. ඩී. ජයසුන්දර මැතිතුමා දැක්වූ දායකත්වය මත 2013 වසර විශිෂ්ට සංවර්ධනයක් සහ විදේශීය සංචාරක පැමිණීම 1,274,594ක් එනම් අපගේ ඉලක්කය වූ මිලියන 1.2 ඉක්මවූ වර්තමාන සංචාරක පැමිණීම සහ දේශීය සංචාරකයින්ගේ මිලියන 6ක පමණ සංචාරණයක් සමග ශ්‍රී ලංකා සංවරණය විසින් දිජිටල් ජයග්‍රහණයන්හි උලභාවයන් වසරක් ලෙස දැක්විය හැක.

ගරු ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ සංකල්පය අනුව රටේ ආර්ථික ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීමේ අරමුණින් දිව්‍යාගුම වැඩසටහන ආරම්භකර ඇත. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සංවරණයේ විශාල සහභාගිත්වයක් ඇති අතර කුඩා සහ මධ්‍ය පරිමාණ සංචාරක ක්ෂේත්‍රය, සංචාරක සත්කාරක නිවාස වැඩසටහන, සංචාරක යටිතල පහසුකම් සංවර්ධනයෙන් 2013 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වැදගත් සන්ධිස්ථාන වශයෙන් දැක්විය හැක.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2013 ඔක්තෝබර් මස පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සාර්ථකකරගැනීම සඳහා ඒ වෙනුවෙන් පැවැති ප්‍රදර්ශනය “ශ්‍රී ලංකාවේ ප්‍රතිඛිමපාය” වෙනුවෙන් ප්‍රධාන කාර්යය භාරයක් සිදුකරන ලදී.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංචාරක ක්ෂේත්‍රයේ කාමර ධාරිතාව ඉහල නැවීම සහ සංවර්ධනය උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකල අතර අධිකාරියේ මෙහෙයුම් සැලැස්ම නැවත සකස්කරමින් වඩා විනිවිදභාවයකින් යුතුව සංචාරක ක්ෂේත්‍රයේ වාර්ෂික බලපත්‍ර නිකුත්කිරීම සහ සංචාරක සංවර්ධන බදු හරහා සංචාරක ක්ෂේත්‍රයේ ආයතන 965කට අදාලව 2012 වසරේ රුපියල් මිලියන 400ක් වූ ආදායම රුපියල් මිලියන 800ක් දක්වා වූ වැඩි ප්‍රමාණයක සැලකිය යුතු ආදායමක් එකතුකර ඇත.

2014 - 2017 ශ්‍රී ලංකා සංචාරක සම්මුති සැලැස්ම අනුව සංචාරණයේ සමස්ත ප්‍රතිලාභ ලාභීය ජනතාව වෙත ලබා කිරීමටත් රටේ සමාජීය වටිනාකම් සහ පරිසර සමබරතාවයට අවදානමක් නොවන ලෙස සංචාරක ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීම තුළ මහින්ද චිත්තන වැඩපිළිවෙල තුළ 2016 දී ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ උපරිම ආකාරයෙන් ලබාදීමට හැකි බව අපගේ විශ්වාසයයි.

**3. ව්‍යවස්ථාපිත තොරතුරු**

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සේවා අංශයන්ගෙන් එකක් වන සංචරණයේ ප්‍රධානතම ආර්ථික සංවර්ධන නියෝජ්‍යත්වය උසුලන ආයතනය වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හවුල්කාරීත්වය, නව්‍යකරණයන් සහ විශේෂීථත්වය හරහා ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ආර්ථික මෙහෙයුම් කරු ලෙස ක්‍රියාකරයි.

**නම**

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

**නීතිමය රාමුව**

2005 අංක 38 දරණ සංචාරක පනත යටතේ නීතිගත කර ඇති ව්‍යවස්ථාපිත මණ්ඩලයකි.

**ප්‍රධාන කාර්යාලය ලිපිනය**

80, ගාලු පාර, කොළඹ 03

**ජාතික නිවාඩු නිකේතන පිහිටි ස්ථාන**

පාසිකුඩා, කුවිට්වේලි, කල්පිටිය, බෙන්තොට, ගිරිතලේ, පොලොන්නරුව සහ යාල.

**දෙශීය නිවාඩු නිකේතන පිහිටි ස්ථාන**

අනුරාධාපුරය, බණ්ඩාරවෙල, බෙන්තොට, කතරගම සහ නුවරඑළිය

**විගණකයින්**

ශ්‍රී ලංකා විගණකාධිපති

**බැංකුකරුවන්**

ලංකා බැංකුව

**2013 වසර සඳහා කළමනාකරණ මණ්ඩලය**

1. භාෂ්ටර සේනාංක ගුණරත්න මහතා - සභාපති
2. ඊ. එම්. එස්. බී. ඒකනායක මහතා / සාමාජික - 2013.01.09 සිට 2013 to 2013.08.13
3. ආර්. සේරසිංහ මහතා - 2013.08.17 දින සිට සාමාජික
4. ආර්. ඒ. ඒ තේ. රණවක මහතා / සාමාජික
5. නිරාන් කුරේ මහතා / සාමාජික
6. චන්ද්‍රා වික්‍රමසිංහ මහතා / සාමාජික

**ජේෂ්ඨ කළමනාකරණය**

| අංශය                                       | තනතුර  | නම   |
|--|--|--|
| අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය                   | වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් 2013 මාර්තු 12 දින දක්වා.<br>අධ්‍යක්ෂ ජනරාල් 2013 මාර්තු 13 සිට. | විපුල වනිගසේකර මහතා<br>ආචාර්ය ඩී. එස්. ජයවීර මහතා    |
| පර්යේෂණ සහ ජාත්‍යන්තර සම්බන්ධතා            | අධ්‍යක්ෂ   | එම්. බී. කිරිඇල්ල මහතා                               |
| සංචාරක, සැලසුම් හා සංවර්ධන / One Stop ඒකකය | අධ්‍යක්ෂ   | පී. යු. රත්නාසක මහතා                                 |
| දේශීය සංවරණ හා නිකේතන පාලන                 | අධ්‍යක්ෂ 2013 ජූලි 01 දින දක්වා<br>වැඩ බලන අධ්‍යක්ෂ 2013 ජූලි 02 වැනිදා සිට              | එම්. යු. ලියනආරච්චි මහතා<br>ඩී. පී. නන්දන මහතා       |
| මානව සම්පත් හා පරිශ්‍ර කළමනාකරණ            | වැඩ බලන අධ්‍යක්ෂ 2013 ජූලි 02 වැනිදා දක්වා<br>අධ්‍යක්ෂ 2013 ජූලි 02 වැනිදා සිට           | එම්. යු. ලියනආරච්චි මහතා<br>එම්. යු. ලියනආරච්චි මහතා |
| ප්‍රමිති හා තක්ව ආරක්ෂණ                    | වැ. බ. අධ්‍යක්ෂ 2013 ඔක්තෝබර් 28 දින දක්වා<br>අධ්‍යක්ෂ 2013 ඔක්තෝබර් 28 දින දක්වා        | එම්. බී. කිරිඇල්ල මහතා<br>රංජිත් බණ්ඩාර හේරත් මහතා.  |
| මූල්‍ය කළමනාකරණය                           | අධ්‍යක්ෂ   | ඩී. පී. නන්දන මහතා                                   |
| තොරතුරු තාක්ෂණ සහ සංනිවේදන                 | අධ්‍යක්ෂ   | උදාන වික්‍රමසිංහ මහතා                                |
| අභ්‍යන්තර විගණන අංශය                       | අභ්‍යන්තර විගණක  | පසන්ති ජයසිංහ මිය                                    |
| නීති                                       | නීති නිලධාරීන්   | ඉනෝකා පුංචිහේවා මිය                                  |
| සංචාරක පොලීසිය                             | ජේෂ්ඨ පොලීස් අධිකාරී/ අධ්‍යක්ෂ / ස්ථාන භාර නිලධාරී                                       | එන්.ටී. එදිරිසිංහ මහතා ස්ථානභාර නිලධාරී              |

6. සංස්ථාපිත අරමුණු සහ ඉලක්කයන්

| අංකය | වර්ගීකරණය  | 2014      | 2015      | 2016      |
|------|--|-----------|-----------|-----------|
| 1    | සංචාරක පැමිණීම                                       | 1,600,000 | 2,000,000 | 2,500,000 |
| 2    | ඍජු සහ වක්‍ර රැකියා                                  | 425,450   | 517,722   | 600,000   |
| 3    | කාමර ධාරිතාවය  | 35,880    | 42,840    | 50,000    |
| 4    | විදේශ විනිමය ඉපැයීම් ඇ. ඩො. මිලියන                   | 1740      | 2120      | 2,750     |
| 5    | සාමාන්‍ය සංචාරකයකු සැරිසරන දින ගණන                   | 7.7       | 7.4       | 7.0       |
| 6    | සංචාරකයකුගේ දිනකට මෙරටට දරන වියදම සාමාන්‍යය ඇ. ඩොලර් | 117.5     | 124.3     | 130.0     |

7. සමස්ථ උපාය මාර්ග

සංචාරක කර්මාන්තය සඳහා උපකාරී වන පරිසරයක් නිර්මාණය කිරීම.

නව වෙළඳ සහ ඍජු වෙළඳපලවල් ආකර්ශනය කිරීම සහ ඉදිරිපත් කිරීම.

ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ සෑම සංචාරකයකුම සතුටින් සිටි බව තහවුරු කර ගැනීම.

දේශීය සංචාරක ප්‍රවර්ධනය

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සම්බන්ධව ලෝකය පුරා ධනාත්මක සහභාගිත්වයක් දැරීම.

ශ්‍රී ලංකාවට පැමිණි සියළු සංචාරකයින් අප රට තුළ සිටි කාලය තුළ සතුටින් සිටි බව ස්ථිර කර ගැනීම සඳහා මැනුම් සකස් කිරීම දේශීය සංචරනය ප්‍රවර්ධනය ඉහත දක්වා ඇති පරිදි 2011-2016 සඳහා වූ සංචාරක උපාය මාර්ගික සැලැස්ම අනුව සංචාරක පැමිණීම් වැඩි කර ගැනීම පිළිබඳ පමනක් නොව රට තුළට අප ඉලක්ක කර ගත් නිවැරදි සංචාරකයින් ගෙන්වා ගැනීමද අරමුණු වේ. සෑම රටක් සඳහා වන අලෙවිකරණ වැඩ සටහන් සහ ඉලක්කගත වෙළඳ පල හඳුනා ගැනීම් සඳහා එම රටවල් වල ප්‍රවර්ධනයක් සිදු කිරීම අවශ්‍යවනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා සංචරණය සම්ප්‍රදායික වෙළඳපල මත පමනක් රඳා නොපවතිනු ඇත.

**1. සංචාරක පැමිණිම්**

2013 වසර තුළ සංචාරකයින් මිලියනයක් ඉක්මවා සංචාරක පැමිණිම් 1,274,593 ක් ලෙස සටහන් වීම වාර්තාවක් විය. ඒ අනුව ශ්‍රී ලංකා සංචරණ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළතම අගය මෙය විය. තවද 2013 වසරේ අප ඉලක්කයක් වූ සංචාරක පැමිණිම් 1,200,000 ක ප්‍රමාණය ඉක්ම ගොස් පසුගිය වසරේ පැමිණි සංචාරක ප්‍රමාණය වන 1,005,605 හා සලකා බැලීමේදී 26.7% ක වර්ධනයක් පෙන්නුම් කරනු ලබයි.

**සංචාරක පැමිණිම් මාසිකව 2012 - 2013**

| මාසය         | 2012             | 2013             | % වෙනස      |
|--------------|------------------|------------------|-------------|
| ජනවාරි       | 85,874           | 110,543          | 28.7        |
| පෙබරවාරි     | 83,549           | 113,968          | 36.4        |
| මාර්තු       | 91,102           | 113,208          | 24.3        |
| අප්‍රේල්     | 69,591           | 80,737           | 16.0        |
| මැයි         | 57,506           | 74,838           | 30.1        |
| ජූනි         | 65,245           | 90,279           | 38.4        |
| ජූලි         | 90,338           | 107,016          | 18.5        |
| අගෝස්තු      | 79,456           | 123,269          | 55.1        |
| සැප්තැම්බර්  | 71,111           | 90,339           | 27.0        |
| ඔක්තෝබර්     | 80,379           | 107,058          | 33.2        |
| නොවැම්බර්    | 109,202          | 109,420          | 0.2         |
| දෙසැම්බර්    | 122,252          | 153,918          | 25.9        |
| <b>එනතුට</b> | <b>1,005,605</b> | <b>1,274,593</b> | <b>26.7</b> |

2013 වසරේ ඉහල සංචාරක පැමිණීම් වාර්තා කරන ලද රටවල් පහලොව

| ස්ථානය | රට                  | 2013    |
|--------|---------------------|---------|
| 1      | ඉන්දියාව            | 208,795 |
| 2      | එක්සත් රාජධානිය     | 137,416 |
| 3      | ජර්මනිය             | 85,470  |
| 4      | මාල දිවයින          | 79,474  |
| 5      | ප්‍රංශය             | 64,388  |
| 6      | චීනය                | 54,288  |
| 7      | ඕස්ට්‍රේලියාව       | 54,252  |
| 8      | රුසියාව             | 51,235  |
| 9      | යුක්රේනය            | 38,607  |
| 10     | ඇමරිකා එක්සත් ජනපදය | 34,690  |
| 11     | ජපානය               | 31,505  |
| 12     | කැනඩාව              | 30,926  |
| 13     | පකිස්ථානය           | 25,336  |
| 14     | සවුදි අරාබිය        | 23,753  |
| 15     | නෙදර්ලන්තය          | 22,281  |

2013 ජූලි 29 දින සිට අගෝස්තු 02 දින දක්වා පැවැත් වූ සංචාරක ප්‍රාදේශීය සංඛ්‍යා ගිණුම් සම්බන්ධව වැඩ මුළුව

සංචරණ ප්‍රාදේශීය ගිණුම් (TSA) සංඛ්‍යානමය ගිණුම් රාමුවක් වන අතර සංචාරක සේවා භාණ්ඩ පාරිභෝගික සේවා ජාත්‍යන්තර තත්වයන්ගෙන් මැනීමේ ප්‍රධානතම ක්‍රම වේදයක් ලෙස මෙය හැඳින්විය හැක. ඒ අනුව සංචාරක කෙෂ්ත්‍රය සා එහි සේවාවන් රටවල් අතර සංසන්දනය, වර්ගීකරණය කිරීමට හඳුනා ගැනීමට මෙම ක්‍රමවේදය ඉතා වැදගත් වේ. සම්පූර්ණ ප්‍රාදේශීය සංචාරක ගිණුම් ක්‍රමයන් සංචාරක කෙෂ්ත්‍රය සමග අනෙකුත් කර්මාන්ත, සේවා නියුක්තිය සංචාරක කෙෂ්ත්‍රයට අදාළ අතරේක කරුණුද මේ තුළ එකතු කර ගත හැකිවේ. ඒ අනුව සංචාරක ප්‍රාදේශීය ගිණුම් ක්‍රමය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මහ බැංකුන, ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සහ ආයතන එක්ව මෙම සංචාරක ප්‍රාදේශීය ගිණුම් ක්‍රමය සකස් කිරීම තවදුරටත් කිරීම සහ එය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ බලධාරී ආයතනය ලෙස හැඳින්විය හැක. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් තාක්ෂණික සහය අදාළ පුහුණු වැඩ සටහන් පවත්වා ගෙන යාමට දෙනු ලැබේ. මෙම වැඩ මුළුව 2013 ජූලි 29 සිට අගෝස්තු 02 දින දක්වා පවත්වන ලද අතර ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව මහ බැංකුව සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතන වල නිලධාරීන් මෙම වැඩ සටහනට දායක වන ලද අතර ඒ අනුව ප්‍රාදේශීය සංචාරක ගිණුම් ක්‍රමය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලදී.



**ගුවන්තොටුපල සමීක්ෂණ - ශ්‍රී ලංකාවෙන් විදේශ සංචාරකයින් පිටව යාමේදී**

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ පර්යේෂණ හා ජාත්‍යන්තර සම්බන්ධතා අංශය විසින් ගුවන් තොටුපළෙන් පිටත් වන සංචාරකයින් සම්බන්ධව 2013 වසර පුරා සමීක්ෂණයක් පවත්වන ලදී. මෙම සමීක්ෂණය තුළ ජාත්‍යන්තර සංචාරකයින් නියැදි වර්ගීකරණ 02 කට යොමු කරන ලදී. එනම් විදේශ සංචාරකයින් හා මාර්ගස්ථ සංචාරකයින් ලෙසය. ඒ අනුව එම සංචාරකයින් හා විවිධ පුහුණුව ලැබූ පුහුණු කණ්ඩායමක් මගින් විදේශ සංචාරකයින් 2708 ක් මුහුණට මුහුණලා සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම සමුච්ච සාකච්ඡාවේදී ගන්නා ලැබූ දත්ත ආශ්‍රයෙන් සංචාරක ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කළමනාකරණ තීරණ ගැනීමෙන් සංචාරක ක්ෂේත්‍රය සැලසුම් කිරීම, ප්‍රවර්ධනය අලෙවිකරණය සහ වඩා ඵලදායී වෙළඳ පලවල් මොනවාද යන්න තීරණය කරනු ලබයි. මෙම සමීක්ෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ 2013 වසරේ ජනවාරි - දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවට සපැමිණි සංචාරක පුද්ගල සහ ගෝතමය දත්ත විශ්ලේෂණය කිරීමය. ඒ අනුව සංචාරක කණ්ඩායම් 18 ක් මෙම සමීක්ෂණයට නියෝජනය විය. ඒවා නම් මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඉන්දියාව, ප්‍රංශය, ස්කැන්ඩිනේවියාව, ඕස්ට්‍රේලියාව, රුසියාව, මැද පෙරදිග, යුක්රේනය, බෙනලක්ස්, සහජපුරුව, ඇ. එ. ජනපදය, ස්විට්සර්ලන්තය, චීනය, ඉතාලිය, ජපානය, කැනඩාව සහ මැලේසියාව.

2013 ජනවාරි - දෙසැම්බර් දක්වා මෙම සමීක්ෂණය තුළ සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරන ලද සංචාරකයින් මෙසේය.

| රට |                  | සම්මුඛ පරීක්ෂණයට භාජනය කළ සංචාරකයින් සංඛ්‍යාව |
|----|------------------|---|
| 1  | මහා බ්‍රිතාන්‍යය | 1019  |
| 2  | ඉන්දියාව         | 812   |
| 3  | ජර්මනිය          | 525   |
| 4  | ප්‍රංශය          | 356   |
| 5  | මැද පෙරදිග       | 279   |
| 6  | ඕස්ට්‍රේලියාව    | 268   |
| 7  | බෙනලක්ස්         | 163   |
| 8  | ස්කැන්ඩිනේවියා   | 160   |
| 9  | රුසියාව          | 157   |
| 10 | යුක්රේනය         | 138   |
| 11 | ඇ.එ. ජනපදය       | 111   |

|       |                |      |
|-------|----------------|------|
| 12    | විනය           | 106  |
| 17    | ජපානය          | 99   |
| 13    | සිංගප්පූරුව    | 97   |
| 14    | ඉතාලිය         | 78   |
| 15    | ස්විට්සර්ලන්තය | 73   |
| 16    | කැනඩාව         | 57   |
| 18    | මැලේසියාව      | 45   |
| 19    | වෙනත්          | 621  |
| එකතුව |                | 5164 |

**ජාත්‍යන්තර සම්බන්ධතා**

**අවබෝධතා ගිවිසුම්**

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශය විසින් සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය සංවර්ධනය සහ සහයෝගය වසර තුළ ලබා ගැනීම සඳහා පහත සඳහන් අවබෝධතා ගිවිසුම් වලට අත්සන් කරන ලදී.

1. ශ්‍රී ලංකා රජය සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී රජය අතර සංචාරක ක්ෂේත්‍රය සහයෝගීතාවය වර්ධනය කිරීම.
2. මාල දිවයින රජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර සංචාරක ක්ෂේත්‍රය නැංවීමේ ගිවිසුම.
3. සංචාරක ක්ෂේත්‍රය නැංවීම සම්බන්ධව අවබෝධතා ගිවිසුම ස්විට්සර්ලන්ත රජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය.
4. සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හා තායිලන්ත රජය අතර සහයෝගීතා ගිවිසුම.
5. සමාජවාදී උගන්වා රජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර සහයෝගීතා ගිවිසුම
6. කොරියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය සමඟ සංචාරක ක්ෂේත්‍රය නැංවීමේ සහයෝගීතා ගිවිසුම.
7. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය සහ ෂිසෙල්ස් අධිරාජ්‍ය සමඟ සංචාරක ක්ෂේත්‍රය නැංවීමෙහිලා අවබෝධතා ගිවිසුම
8. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය සහ සිංගප්පූරු රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම.

**එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය නැගෙනහිර ආසියානු පැසිපික් කලාපීය 25 වැනි සම්බන්ධතා රැස්වීම / දකුණු ආසියාවේ ස්ථිරසාර සංචාරක සංවර්ධන හයිරුබාද් ඉන්දියාව 2013 අප්‍රේල් 12- 14.**

ශ්‍රී ලංකා සංචාරක විසින් ඉහත රැස්වීමෙහි ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන් සාකච්ඡා කරන ලද අතර ඒ අනුව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයට අයත් සාමාජික රටවල් සහ කලාපීය රටවල් එම ක්‍රියාත්මක වැඩ සටහන තුළ ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ ස්ථිරසාර සංචාරක සංවර්ධන තේමාව යටතේ පැවැති සමුළුවේදී ශ්‍රී ලංකාව කණ්ඩායම් නිරීක්ෂකයකු ලෙසද සහභාගි වන ලදී.



**සංචාරක සැලසුම් හා සංවර්ධනය**

**(1) කළුපිටිය ඒකාබද්ධ සංචාරක නිකේතනය**

ධවිබේ දිවයින ලෙස හැඳින්වෙන කළුපිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතියක් ලෙස සංවරණය, කෘෂිකර්මය, ධීවර සහ සියළු කර්මාන්ත වලින් සජීර අක්කර 4133 ක ව්‍යාපෘතියක් තුළ පිහිටා ඇති ව්‍යාපෘතියක වේ. මෙම නිකේතන ව්‍යාපෘතිය තුළ ධවිබේ, පාතුගාල් බේ සහ වඩා ආකර්ෂණීය දිවයින වන කාරතිවි, ඉපනතිවි, පෙරියරවිවි, එරමතිවි සහ සින්නරවිවියල්, ඔඩකරතිවි, බතලංගුණ්ඩුව, පල්ලියවත්ත, වෙල්ලාලි යන දූපත්වලින් හෙබි වේ, මෙම කළුපිටිය නිකේතන භූමිය විල්පත්තු අභයභූමිය, මුන්දල, පුත්තලම් කලපුව, කළුපිටිය තුඩුව ආශ්‍රිතව පිහිටි කලාපයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා ඇත්තේ ඉතා කෙටි දුරකි. විශාල සංචාරක ආකර්ෂණයක් එනම් වෙරල, කොරල්පර, තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍ය වර්ග, කුරුව උළාන, වන සම්පත්, ධීවර ප්‍රජාව යන සියළු අකාර්ෂණයන් මෙම කළුපිටිය සංචාරක කලාපය තුළ පිහිටා ඇත



2013 දෙසැම්බර් අවසානය දක්වා පහත සඳහන් වැඩ සහ ක්‍රියාකාරකම් සම්පූර්ණ කර ඇත.

- (a) ව්‍යාපෘතියෙහි කාලය 2012 නොවැම්බර් 06 දින අවසන් වේ.
- (b) අමාත්‍ය උපදෙස් පරිදි ව්‍යාපෘතියට බඳවා ගත් නිලධාරීන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඇබැරිතු පැවතීම අනුව බඳවා ගැනීම.
- (c) ව්‍යාපෘති වාස්තු විද්‍යා ප්‍රදීප් ප්‍රනාන්දු සහ කළමනාකාර සහකාර මේනකා විජේකෝන් 2012 ඔක්තෝබර් සහ 2012 දෙසැම්බර් 31 දින ඉවත්වීම.
- (d) ඉපනතිව් දුපතට අදාළ උසාවි නීතිමය කාර්යයන් 02 ක් වර්ෂය පුරාවටම විභාග වුනු අතර එක් නීතිමය කාර්යයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට වාසිවන ආකාරයට විසඳි ඇත.
- (e) ඉපනතිව් දිවයිනට අදාළ ආයෝජකයින් විසින් තම ආයෝජනය සම්බන්ධව කර ඇති ඉල්ලීම වන්නේ
  - (a) සියළු දිවයින ප්‍රජාව දිවයිනේ එක් පැත්තක පදිංචි කරවීම
  - (b) වෙනත දිවයිනක ඔවුන් පදිංචි කරවීම
- (f) වෙල්ලාලි දුපතෙහි ජල බංගලාවක් ඉදි කිරීමට සන් රිසෝට් පුද්ගලික සමාගමට සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩ දීම.
- (g) 2012 නොවැම්බර් 03 දින සභාරී බේ රිසෝට් සමාගමට උච්චමුනි දුපතෙහි උතුරු පෙදෙසෙහි අක්කර 45 ක භූමිභාගයක් වෙන් කර දීමට කැබිනට් අනුමැතිය ලැබීම.
- (h) ආගමික නායකයින් සහ ධීවර ප්‍රජාව සමග ඔවුන්ව වෙනම පදිංචි කරලීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීම.
- (i) අවසානයේ ආයෝජකයින් තීරණය කළේ ධීවර ප්‍රජාව පදිංචි නොමැති ප්‍රදේශයන්හි හෝටල් ඉදිකිරීමට සිදු කිරීමයි. .

**(2) කුවිට්වේලි**

කුවිට්වේලි සංචාරක ව්‍යාපෘතිය උස් පරිසරයක පිහිටා ඇති නිකේතන ව්‍යාපෘතියක. ඒ අනුව උතුරු නැගෙනහිර කලාපීය ඉරක්කන්ඩි පාලම සහ සලපයාරු පාලමෙන් වෙන්වන උතුරු නැගෙනහිර කලාපය තුළ මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත. සමස්ත නිකේතන ව්‍යාපෘතිය හෙක්ටයාර 206.45 ක් වන අතර (අක්කර 510) මෙම පිහිටීම තුළ ඉඩම් කැබලි 09 ක් පිහිටා ඇත. ඒ අනුව කුවිට්වේලි සංචාරක කලාපය අංක 1671/29 , 2010 සැප්තැම්බර් 17 වන දිනැති ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම නිකේතනය ක්‍රිකුණාමලයට කි. මී. 18 ක් නුදුරින් පිහිටා ඇත සංචාරක ආකර්ශනීය පිරි ස්ථානයක පිහිටා ඇත. මෙම නිකේතනය ආශ්‍රිත සංචාරක ආකර්ශන සහිත ව්‍යාපෘති ලෙස ගිරිතඩුසැර පුරාවිද්‍යාත්මක ප්‍රදේශය, පුල්මුඩේ මිනිරන් ව්‍යාපෘතිය, කෝනේස්වරන් හින්දු කෝවිල, කින්නියා උණුවතුර ලිං, දීර්ස මංමාවත් සහ පාලමි, ස්වාභාවික වරාය, මාර්බල් වෙරළ තීරය යනාදිය වේ. ප්‍රධාන ආකර්ශනයන් අතර කොරල්පර, තල්මසුන් සහ ඩොල්ෆින් දර්ශන නිතර බහුලව දක්නට ලැබේ. ප්‍රධාන ගුවන් තොටුපලේ සිට විනාඩි 45 ක් තුළ මධ්‍යස්ථානයට ලඟා විය හැක.



2013 දෙසැම්බර් අවසන් වන විට පහත වැඩ කාර්යයන් සහ ක්‍රියාකාරකම් ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක වී ඇත.

(a) ආයෝජකයින් දෙදෙනකු විසින් අක්කර 30 ක හෝටල් ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කර ඇත. එනම්

- (1) ජන්ගල් බිව් නිකේතන පුද්. සමාගම - අක්කර 10
- (2) එම්කා හෝටලය සහ නිකේතන පුද්. සමාගම - අක්කර 10

➤ ජන්ගල් බිව් රිසෝට් සමාගම විසින් කාමර 40 ක් හෝටලයක් පිහිටුවා මෙහෙයුම් 2012 ජුනි 22 සිට ආරම්භ කර ඇත.



➤ එම්පාර් හෝටල් නිකේතන සමාගම මුලික ගෙවීම සඳහා ඇති අතර ඉදිකිරීම් ආරම්භ කර නැත.

b. කැබිනට් අනුමැතිය මත දැනට සිටින ආයෝජකයින් උදෙසා ප්‍රති ආයෝජනය කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දීම.



(c) ජන්ගල් බිට් හෝටල් සමාගමට අක්කර 05 ක් අතිරේකව භාර දෙන ලදී. කැබිනට් අනුමැතිය මත නියමිත කාලයට ව්‍යාපෘතිය සම්පූර්ණ කරන ලදී.

**(3) යාල වන උද්‍යාන නිකේතන සංවර්ධනය**

යාල වන උද්‍යානයෙහි පිහිටා ඇති ශාඛාවක් ලෙස පලටුපාන හැඳින්විය හැක. ඒ අනුව මෙහි වට පිටාව තුළ පිහිටා ඇති අභය භූමිත් වන්නේ කුමන, බුන්දල, වීරවිල සහ ලුණුගම්වෙහෙර වේ. එනමුත් යාල පලටුපාන වනෝද්‍යානයේ ඉතා සාමකාමී පරිසරයක් ඇති පෙදෙසක් ලෙස හැඳින්විය හැක. යාල ශ්‍රී ලංකාවේ දෙවන වන උද්‍යානය ලෙස හැඳින්විය හැකි අතර එම උද්‍යානය අක්කර 1900 ක් පුරා පැතිරී ඇත. මෙහි සීමාවන් ඉන්දියන් සාගරය වන අතර රටෙහි දකුණු සහ නැගෙනහිර කලාපයට සීමාවෙන් පිහිටා ඇත. යාල සඳහා කොළඹ සිට ඇති දුර දළ වශයෙන් කි. මී. 300 (සැතපුම් 190 ක්) වේ. දකුණු පලාතෙන් ආරම්භ වී නැගෙනහිර පළාතට විහිදෙන කිලෝ මීටර් 979 ක පෙදෙසක් තුළ (378 වර්ග මීටර්) පලටුපාන කලාපයෙහි අක්කර 1107 ක් යෝජිත හෝටල් ව්‍යාපෘති සංවර්ධන භූමිය ලෙස නම් කර ඇත. මෙම කලාපය පූර්ව ජනාවාස පැවැති අතර දෙස් / විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ශනයක් දිනා ඇති පෙදෙස් වන කතරගම සහ සිතුල්පව්ව බෙහෙවින් සම්පව පිහිටා ඇත. 2013 දෙසැම්බර් අවසානයේ පහත සඳහන් ක්‍රියාකාරකම් වැඩ කාර්යය සම්පූර්ණ කර ඇත.

- ආයෝජකයින් 07 දෙනෙකු හෝරා යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා අක්කර 07 ක් වෙන් කිරීම.
- ප්‍රධාන සැලැස්මෙහි මිණුම් කටයුතු සිදු කිරීම.



**(4) දෙද්දුව නිකේතන සංවර්ධනය**

දෙද්දුව කලාපය බෙන්තොටට නැගෙනහිරින් පිහිටා ඇති වගුරු බිම්, පාඪ කුඹුරු, දිය ඇලි ආශ්‍රිත ප්‍රදේශයකි. ඒ අනුව මෙම සංවර්ධිත ප්‍රදේශ සහිතව හඳුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 1700 කි. මෙම දෙද්දුව ආශ්‍රිත ප්‍රදේශය ජල ක්‍රියාකාරකම් ආශ්‍රිත සංවරනය වැඩි දියුණු කරලීමට යෝජනාව පවතී. 2013 දෙසැම්බර් අවසානය වන විට පහත ක්‍රියාකාරකම් සහ වැඩ කාර්යයන් මෙම ව්‍යාපෘතිය තුළ අවසන් කරන ලදී.

- 2012 වසරේදී ඉඩම් සඳහා වන්දි ගෙවීම ආරම්භ කරන ලදී.
- වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 40 ක් පමණ වැය කිරීම
- ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණයක් ලැබීමෙන් පසු නැවත ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කිරීම



**(5) ආරුගම්බේ සංචාරක සංවර්ධනය**

ආරුගම්බේ සංචාරක කලාපය අම්පාර දිස්ත්‍රික්කයෙහි පොතුච්ඡල් වලට ආසන්නව දකුණු නැගෙනහිර වෙරළ කලාපයෙහි පිහිටා ඇත. ඒ අනුව ලෝකයේ වඩා සුන්දර වෙරළ කලාපයකින් වට ව මුහුදු කලාපයක් ලෙස ආරුගම්බේ හැඳින්විය හැක. මෙම දූපතට කිලෝ මීටර් 70 එපිට පෙදෙස කැලෑ ආශ්‍රිත ප්‍රදේශයක් වන අතර වෙරළ කලාපය ඉතා සීමිත පෙදෙසක් වුවත් ලාභ්‍යගල ජාතික නිවාඩු නිකේතනය එම දිවයිනට සැතපුම් 10 ක් එතායින් පිහිටා ඇත. තවද යාල ජාතික වනෝද්‍යානයට සැතපුම් 20 ක දුරින් ලඟා විය හැක.

කොළඹ සිට ආරුගම්බේ දක්වා කි. මී. 314 ක පමණ දුරින් ආරුගම්බේ සංචාරක කලාපය පිහිටා ඇති අතර ආරුගම්බේ ප්‍රදේශය ලෝකයේ සර්ගන් ක්‍රීඩාව සඳහා සුදුසු තොදම පෙදෙසක් ලෙස හැඳින්වේ. ප්‍රදේශය ආශ්‍රිත පොතුච්ඡල් කලාපය ධීවර ගම්මානයක් සහිත ප්‍රදේශයක් වන අතර කොළඹ සිට පහසුවෙන් එම පෙදෙසට ලඟා විය හැක. මෙම පෙදෙස සර්ගන් ක්‍රීඩාව සඳහා ඉතා වැදගත් සංචාරක දේශාන්තයක් ලෙස හැඳින්වේ. ඒ අනුව සර්ගන් ක්‍රීඩාවට සුදුසු ප්‍රදේශයක් ලෙස අත්කරයක පමණ භූමි ප්‍රදේශයක් තෝරා ගෙන ඇත.

2013 දෙසැම්බර් අවසානයේදී පහත සඳහන් වැඩ සහ ක්‍රියාකාරකම් සම්පූර්ණ කර ඇත.

- (i) හඳුනාගත් සමහර ඉඩම් වන ජීවී දෙපාර්තමේන්තුවට නිදහස් කිරීම.
- (ii) අනවසරයෙන් අත්පත් කර ගත් ඉඩ කඩම් සඳහා නීතිමය පියවර ගැනීම
- (iii) ආරුගම්බේ සංචාරක කලාපය තුළ පිහිටා ඇති වර්තමාන ආයතන සහ ඒවායේ තත්වය හඳුනාගෙන එම කලාපය මිනුම් ගත කිරීම.
- (iv) පානම කලාපයෙහි පිහිටි රාජ්‍ය ඉඩම් සංචාරක සංවර්ධනය සඳහා ඉඩම් නිලධාරී, ප්‍රාදේශීය ලේකම් මගින් හඳුනා ගැනීම




### One Stop ඒකකය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ One Stop ඒකකය නව ආයෝජන ව්‍යාපෘති සඳහා පහසුකම් සපයන අතර එම ආයෝජකයන්ට අවශ්‍ය විධි විධාන පහසු කරලීම සහ වැඩ කාර්යයන් ඉක්මනින් තිලිණ කිරීමට සහ අනුමැතින් ක්‍රියාවලීන් විධිමත්ව සහ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණ ඇති කිරීමට පහසුකම් සපයනු ලබයි.

2011 - 2016 සංචාරක සංවර්ධන උපාය මාර්ගය 2016 දී සංචාරකයින් මිලියන 2.5 ක් ශ්‍රී ලංකාවට පැමිණේ යැයි බලාපොරොත්තු වේ. ඒ සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ හෝටල් කාමර 45,000 ක් පමණ අවශ්‍ය වේ. One Stop ඒකකය ඉතා ධනාත්මක සහභාගිත්වයක් මෙම ඉලක්ක ලඟා කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දේ. ඒ අනුව නව කාමර ආරම්භ කිරීමට ජාතික කාමර ධාරිතාවය වැඩි කරලීම සඳහා ආයෝජන ව්‍යාපෘති වලට අනුමැතිය දීම මෙහිදී සිදු කර ඇත.

පසුගිය වසර දෙක සමග සැසඳීමේදී One Stop ඒකකය ඉදිරි වසර කිහිපය තුළ හෝටල් ධාරිතාව වැඩි කිරීම සඳහා ව්‍යාපෘතීන් සඳහා ඉතා ඉහල සහභාගිත්වයක් ලබා දේ. ඒ අනුව දැනට නිමා වෙමින් පවතින හෝටල් ආයෝජන කාමර 2014 වසර අවසන් වන විට ලියාපදිංචි සංඛ්‍යාව 2800 ක් වන අතර 2015 වසර අවසන් වන විට මෙයට තවත් කාමර 1600 ක් පමණ එකතු වනු ඇත. ඒ අනුව One Stop ඒකකයේ දායකත්වය අනුව පහත දැක්වෙන ආකාරයට ජාතික කාමර සංඛ්‍යාව ඉහල යාම පහත රූප සටහනෙන් පෙන්වුම් කර ඇත.




One Stop ඒකකය විසින් මෙහෙය වනු ලබන ආයෝජන ව්‍යාපෘතියෙහි විස්තර සංඛ්‍යාත්මකව පහත දැක්වේ.

|   |   |     |
|---|---|-----|
| 2013 දෙසැම්බර් 31 දිනට ලැබුණු ව්‍යාපෘති සංඛ්‍යාව      | - | 298 |
| 2013 වසර තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සංඛ්‍යාව        | - | 59  |
| 2013 වසර අවසානයේ අනුමැතිය ලබා දුන් ව්‍යාපෘති සංඛ්‍යාව | - | 36  |


ව්‍යාපෘති වර්ගීකරණය / ආයෝජකයන්ගේ ප්‍රමාණාත්මකතාවය පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

| පරාසය ඇමරිකානු මිලියන | මුළු ව්‍යාපෘති 2013 දක්වා | ව්‍යාපෘති 2012 | ව්‍යාපෘති 2013 | වෙනස %       |
|-----------------------|---------------------------|----------------|----------------|--------------|
| අඩු 0.5               | 53                        | 3              | 12             | 300.00       |
| 0.50 - 1              | 28                        | 1              | 5              | 400.00       |
| 1.10 - 2              | 39                        | 8              | 9              | 12.50        |
| 2.10 - 5              | 84                        | 13             | 18             | 38.46        |
| 5.10 - 10             | 41                        | 5              | 3              | -40.00       |
| 10.10 - 20            | 27                        | 2              | 7              | 250.00       |
| ඉහල 20.1              | 26                        | 1              | 5              | 400.00       |
| <b>එකතුව</b>          | <b>298</b>                | <b>33</b>      | <b>59</b>      | <b>78.79</b> |



**ආයෝජන ව්‍යාපෘති - 2011 - 2013**

2013 වසරේදී ආයෝජන ව්‍යාපෘති වල ප්‍රමාණාත්මක ඉහල යාමක් සිදු වී ඇත. ඒ අනුව ආයෝජන ව්‍යාපෘති ලැබීමේ ප්‍රවණතාවය වර්තමානයේදී වැඩි වීම නිසා ව්‍යාපෘති 370 ක් තුළ කාමර ධාරිතාවය 2014 දී 25,000 දක්වා වැඩි වන බව නිගමනය වේ.



2013 වසර අවසානයේදී One Stop ඒකකය විසින් නව ආයෝජන ව්‍යාපෘති 26 ක් සම්බන්ධීකරණය කරන ලදී. ඒවායෙහි අගය ඇමරිකන් ඩොලර් මිලියන 20 (US \$ 20 Mn) ක් පමණ වේ. මෙම ව්‍යාපෘති 26 න් 05 ක් 2013 වසරේදී ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘති 05 කොළඹ, මහනුවර, ගාල්ල යන දිස්ත්‍රික් වල ආරම්භ කර ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘති මගින් කාමර ධාරිතාවය 2083 කින් ජාතික කාමර ධාරිතාවයට එකතු වේදැයි බලාපොරොත්තු වේ. ඒ අනුව ආයෝජන කොන්ත්‍රාත් සඳහා ඇමරිකානු ඩොලර් 925.25 මිලියන ප්‍රමාණයක් මෙම ව්‍යාපෘති තුළ ආයෝජනය කිරීමට යෝජනා ව ඇත.

**අවසන් අනුමැතිය ලද ව්‍යාපෘති 2011-2013**


අවසන් අනුමැතිය ලද ව්‍යාපෘති 148 තුළ ව්‍යාපෘති 36 ක් සඳහා නව ආයෝජන ව්‍යාපෘති වශයෙන් 2013 වසර තුළ ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව අවසන් අනුමැතිය ලද ආයෝජන ව්‍යාපෘතියෙහි ගුණෝලිය පිහිටීම පහතින් දක්වමු.

One Stop ඒකකයේ අවසන් අනුමැතිය ලද ආයෝජන ව්‍යාපෘති  
දිස්ත්‍රික්ක අනුව

| දිස්ත්‍රික්කය | 2011 අවසන් අනුමැතිය |             |                    | 2012 වසර තුළ අවසන් අනුමැතිය |             |                    | 2013 අවසන් අනුමැතිය |             |                    |
|---------------|---------------------|-------------|--------------------|-----------------------------|-------------|--------------------|---------------------|-------------|--------------------|
|               | මුළු ව්‍යාපෘති      | කාමර        | ආයෝජන ඇ.ඩො. මිලියන | ව්‍යාපෘති                   | කාමර        | ආයෝජන ඇ.ඩො. මිලියන | ව්‍යාපෘති           | කාමර        | ආයෝජන ඇ.ඩො. මිලියන |
| අම්පාර        |                     |             |                    |                             |             |                    | 1                   | 31          | 1.8                |
| අනුරාධපුර     | 1                   | 28          | 0.43               |                             |             |                    |                     |             |                    |
| බදුල්ල        |                     |             |                    | 1                           | 12          | 0.69               |                     |             |                    |
| මඩකලපුව       | 7                   | 285         | 16.46              | 7                           | 132         | 13.78              |                     |             |                    |
| කොළඹ          | 9                   | 1067        | 118.59             | 8                           | 874         | 108.31             | 4                   | 329         | 24.14              |
| ගාල්ල         | 7                   | 198         | 22.88              | 12                          | 722         | 86.2               | 4                   | 80          | 10.86              |
| ගම්පහ         | 3                   | 293         | 30.81              | 5                           | 290         | 38.08              | 3                   | 48          | 10.23              |
| හම්බන්තොට     | 3                   | 164         | 13.06              | 4                           | 168         | 11.19              | 5                   | 845         | 171.76             |
| යාපනය         | 3                   | 92          | 6.4                | 1                           | 18          | 0.58               | 1                   | 66          | 6.36               |
| කළුතර         | 5                   | 335         | 33.49              | 7                           | 322         | 16.44              | 5                   | 712         | 110.89             |
| නුවර          | 1                   | 18          | 0.63               | 2                           | 154         | 21                 |                     |             |                    |
| කැගල්ල        |                     |             |                    |                             |             |                    |                     |             |                    |
| කිලිනොච්චි    |                     |             |                    |                             |             |                    |                     |             |                    |
| කුරුමාගල      |                     |             |                    |                             |             |                    | 1                   | 16          | 0.37               |
| මන්නාරම       |                     |             |                    |                             |             |                    | 1                   | 52          | 1.22               |
| මාකලේ         | 2                   | 29          | 0.87               | 3                           | 118         | 16.55              | 3                   | 193         | 17.2               |
| මාතර          | 3                   | 54          | 21.9               | 4                           | 169         | 21.7               | 3                   | 75          | 13.63              |
| මොනරාගල       |                     |             |                    |                             |             |                    | 2                   | 42          | 1.37               |
| මුලතිව්       |                     |             |                    |                             |             |                    |                     |             |                    |
| නුවරඑළිය      |                     |             |                    | 1                           | 42          | 3.7                |                     |             |                    |
| පොලොන්නරුව    |                     |             |                    |                             |             |                    | 1                   | 33          | 0.63               |
| පුත්තලම       | 3                   | 104         | 8.4                | 3                           | 221         | 12.9               |                     |             |                    |
| රත්නපුර       |                     |             |                    |                             |             |                    |                     |             |                    |
| ත්‍රිකුණාමලය  | 3                   | 116         | 20.76              | 4                           | 122         | 10.25              | 1                   | 10          | 0.6                |
| වවුනියාව      |                     |             |                    |                             |             |                    | 1                   | 15          | 1.16               |
| <b>එකතුව</b>  | <b>50</b>           | <b>2783</b> | <b>294.68</b>      | <b>62</b>                   | <b>3364</b> | <b>361.37</b>      | <b>36</b>           | <b>2547</b> | <b>372.22</b>      |


අවසන් අනුමැතිය ලද ව්‍යාපෘති



2013 වසර සඳහා ඉදිකරමින් පවතින ව්‍යාපෘති - 2013


2013 දෙසැම්බර් 31 දිනට දිස්ත්‍රික්ක අනුව හෝටල් ව්‍යාපෘති බෙදී ඇති අන්දම පහත දැක්වේ.

| දිස්ත්‍රික්කය | ඉදිකරමින් පවතින ව්‍යාපෘති 2013 |               |               | මෙහෙයුම් ආරම්භ කිරීමට යෝජනා 2013 වසරේ ඉදිකරමින් පවතින ව්‍යාපෘති |               |               |                    |               |               |                    |               |              |
|---------------|--------------------------------|---------------|---------------|---|---------------|---------------|--------------------|---------------|---------------|--------------------|---------------|--------------|
|               | ව්‍යාපෘති සංඛ්‍යාව             | කාමර සංඛ්‍යාව | ආයෝජන         | 2014  |               |               | 2015               |               |               | 2016               |               |              |
|               |                                |               |               | ව්‍යාපෘති සංඛ්‍යාව  | කාමර සංඛ්‍යාව | ආයෝජන         | ව්‍යාපෘති සංඛ්‍යාව | කාමර සංඛ්‍යාව | ආයෝජන         | ව්‍යාපෘති සංඛ්‍යාව | කාමර සංඛ්‍යාව | ආයෝජන        |
| අම්පාර        | 1                              | 31            | 1.8           | 1   | 31            | 1.8           |                    |               |               |                    |               |              |
| මඩකලපුව       | 8                              | 175           | 11.32         | 6   | 131           | 7.69          | 2                  | 44            | 3.63          |                    |               |              |
| කොළඹ          | 13                             | 1799          | 206.28        | 8   | 960           | 106.9         | 3                  | 470           | 43.88         | 2                  | 369           | 55.5         |
| ගාල්ල         | 8                              | 393           | 40.36         | 5   | 332           | 34.84         | 2                  | 19            | 2.2           | 1                  | 42            | 3.32         |
| ගම්පහ         | 5                              | 236           | 35.46         | 4   | 226           | 34.91         | 1                  | 10            | 0.55          |                    |               |              |
| හම්බන්තොට     | 3                              | 722           | 162.9         | 1   | 78            | 5.9           | 2                  | 644           | 157           |                    |               |              |
| යාපනය         | 3                              | 80            | 3.98          | 2   | 38            | 0.98          | 1                  | 42            | 3             |                    |               |              |
| කළුතර         | 9                              | 437           | 26.62         | 6   | 361           | 25.91         | 3                  | 76            | 0.71          |                    |               |              |
| නුවර          | 1                              | 120           | 11            |   |               |               | 1                  | 120           | 11            |                    |               |              |
| මන්නාරම       | 1                              | 52            | 1.22          |   |               |               | 1                  | 52            | 1.22          |                    |               |              |
| මාතලේ         | 4                              | 132           | 16.42         | 4   | 132           | 16.42         |                    |               |               |                    |               |              |
| මාතර          | 5                              | 274           | 38.55         | 5   | 274           | 38.55         |                    |               |               |                    |               |              |
| නුවරඑළිය      | 1                              | 42            | 3.7           | 1   | 42            | 3.7           |                    |               |               |                    |               |              |
| පුත්තලම       | 2                              | 76            | 6.1           | 2   | 76            | 6.1           |                    |               |               |                    |               |              |
| තකුණාමලය      | 4                              | 104           | 18.66         | 3   | 94            | 18.06         | 1                  | 10            | 0.6           |                    |               |              |
| <b>එකතුව</b>  | <b>68</b>                      | <b>4673</b>   | <b>584.37</b> | <b>48</b>   | <b>2775</b>   | <b>301.76</b> | <b>17</b>          | <b>1487</b>   | <b>223.79</b> | <b>3</b>           | <b>411</b>    | <b>58.82</b> |



## හෝටලේ ව්‍යාපෘති මෙහෙයුම් ආරම්භය

හෝටලේ ව්‍යාපෘති සඳහා මෙහෙයුම් 2013 වසරේදී බොහෝමයක් වැඩ කාර්යයන් පටන් ගැනුණි. ඒ අනුව මෙම වසරේදී කාමර 1161 ක් සංචාරක ආර්ථිකයට එකතු වනු ලැබේ. ඒ අනුව කාමර ඉදි කිරීම් ධාරිතාවය වැඩිවීම 2012 වසර සමග සසඳන විට 23.77% ක් විය. 2014 වසරේදී කාමර 2775 ක් වීම තුළ එම ධාරිතාවයෙහි වැඩිවීම 37.5% ක් වේ. ඒ අනුව ව්‍යාපෘතින්හි පවත්නා තොරතුරු වර්තමාන දියුණුව සමග කාමර ධාරිතාවය 2015 වසරේදී 3500 ක් වේ.



## පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව 2013

### ආයෝජන තොරතුරු පියස

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව 2013 නොවැම්බර් 11 සිට 15 දින දක්වා කොළඹදී පැවැත්වුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ආයෝජන තොරතුරු පියසේ , ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පහසු වේ. යන තේමාව යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය උපදෙස් මත පවත්වන ලදී. මෙම වැඩ සටහන සිදු කිරීමේ ප්‍රධානතම අරමුණ නම් ආයෝජනය සම්බන්ධ සියළු තොරතුරු ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයින්ට එකම ස්ථානයකදීම ලබා දීම වේ. මෙම වැඩ සටහන 2013 නොවැම්බර් 11 සිට 15 දින දක්වා රාජ්‍ය නියෝජිත ආයතන 35 ක් ඒකාබද්ධව පවත්වා ගෙන යන ලදී. මෙම කාල පරිච්ඡේදය තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ආයෝජකයින්ට අදාළ තොරතුරු සහ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ පහසුකම් සහ අවස්ථා ආයෝජකයින්ට ලබා දුණි.

ඒ අනුව මෙම තොරතුරු පියස මගින් ආයෝජකයින් 35 දෙනෙකු පමණ ඇමරිකන් ඩොලර් මිලියන 6000 ක ශ්‍රී ලංකාවේ ආයෝජන ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු විමසා ඇත.

## www.sltipp.com

මෙම ආයෝජන තොරතුරු පියසට සමගාමීව One Stop ඒකකය විසින් වෙබ් අඩවියක්ද ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන වැඩ සටහන මගින් [www.sltipp.com](http://www.sltipp.com) නමින් වෙබ් අඩවියක් නිර්මාණය කර අවශ්‍ය තොරතුරු පහසුකම් ආයෝජකයින්ට පුළුල් කරන ලදී. මෙහිදී ආයෝජකයින්ට ලබා දෙන පහසුකම් මත රාජ්‍ය හා පුද්ගලික ඉඩම් පිළිබඳ තොරතුරු සහ ඒවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම (ව්‍යාපෘතිය සම්බන්ධ තීරණ ගැනීමට අවශ්‍ය සේවා සැපයීම) මූල්‍ය සහ දිරිගැන්වීම්, අයෝජන, අනුමත ක්‍රියාවලීන්, බද්ධ ව්‍යාපාර, හෝටල් කළමනාකරණ, අනෙකුත් ආයෝජන අවස්ථාවන්, පූර්ව සංවර්ධන යෝජනා සහ අනෙකුත් ආයෝජන දැන්වීම් යන පහසුකම් ද ආයෝජකයින්ට ලබා දුණි.



**දේශීය සංවරණ හා නිකේතන පාලන**

**1. සංචාරක සංවර්ධන වැඩ සටහන් නිමාව 2013**

| i. පාසිකුඩා නිකේතන සංවර්ධනය  |   |
|--|---|
|  |  |
| කොන්ත්‍රාත්කරුවන්  | තාරකි සහ රන්මල් සංවර්ධකයින්   |
| උපදේශක   | ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය   |
| ව්‍යාපෘති පිරිවැය  | රුපියල් මිලියන 67   |
| පිහිටීම  | උතුරු / දකුණු සීමාව   |
| වැඩ ආරම්භය   | 2010 අගෝස්තු 21   |
| අතිරේක   | සම්පූර්ණ කර ඇත.   |

|                               |                                |
|-------------------------------|--------------------------------|
| ව්‍යාපෘතියේ නම / වැඩ සටහන්    | පාසිකුඩා නිකේතනය               |
| විස්තරය සංවර්ධන ක්‍රියාකාරකම් | විදි ලාම්පු මහජන ගුවසුම් පෙදෙස |
| මුළු ආයෝජනය                   | මිලියන 0.376                   |
| වර්තමාන තත්වය / දියුණුව       | 100%                           |

2. දැනට ක්‍රියාත්මක සංවරණ යටිතල පහසුකම් ව්‍යාපෘතිය

**i. පොලව පිරවීම ව්‍යාපෘතිය මහජන පෙදෙස - ජාතික නිවාඩු නිකේතනය පාසිකුඩා**



|                   |                             |
|-------------------|-----------------------------|
| කොන්ත්‍රාත්කරුවන් | තෝරාගත් කොන්ත්‍රාත්කරුවන් 5 |
| උපදේශක            | ශ්‍රී ලංකා සං. සං. අ.       |
| ව්‍යාපෘති පිරිවැය | රුපියල් මිලියන 52           |
| පිහිටීම           | මහජන ගැවසුම් පෙදෙස          |
| වැඩ ආරම්භය        | 2012.10.08                  |
| අතිරේක            | 75% ප්‍රමාණයක් සම්පූර්ණ වේ. |

**ii. දකුණු දෙස පාර කාපට් කිරීම -# ජාතික නිවාඩු නිකේතනය පාසිකුඩා**



|                   |  |
|-------------------|--|
| කොන්ත්‍රාත්කරුවන් | මහ නැගුම ඉදිකිරීම් සමාගම                           |
| උපදේශක            | ඩී. සී. එල්.                                       |
| ව්‍යාපෘති පිරිවැය | රුපියල් මිලියන 141.5 (අවසන් ඇස්කමේන්තු සකස් කර ඇත) |
| පිහිටීම           | දකුණු පෙදෙස  |
| වැඩ ආරම්භය        | 02.09.2013   |
| අතිරේක            | 65% සම්පූර්ණ කර ඇත                                 |

**iii. අභ්‍යන්තරික පාරවල් සංවර්ධනය - රථවාහන අංශය බෙත්තොට ජාතික නිවාඩු නිකේතනය**



|                         |                                    |
|-------------------------|------------------------------------|
| කොන්ත්‍රාත්කරු          | ප්‍රාදේශීය මාර්ග සංවර්ධන අධිකාරිය  |
| උපදේශක                  | ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය |
| ව්‍යාපෘති පිරිවැය       | රුපියල් මිලියන 20                  |
| වර්තමාන තත්වය/ ප්‍රගතිය | 90%                                |

**iv. සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානය කැලිඩෝ වෙරළ / කළුතර**



|                                 |   |
|---------------------------------|---|
| කොන්ත්‍රාත්කරු                  | තිරණය ගත යුතුව ඇත   |
| උපදේශක                          | මුදිත ජයකොඩි පුද්ගලික සමාගම   |
| විස්තරය - සංවර්ධන ක්‍රියාකාරකම් | සාප්පු සංකීර්ණ, ආපනශාලා, බාහිර ක්‍රියාකාරකම්, විවෘත සීමාව, බාහිර වැඩ කාර්යයන් |
| මුළු ආයෝජනය                     | තිරණය කළ යුතුව ඇත.  |
| වර්තමාන තත්වය / දියුණුව         | සැලසුම් අවධියේ  |

**ප්‍රමිති හා තත්ව ආරක්ෂණ අංශය**

**සංචාරක ආයතන සඳහා ලියාපදිංචිය හා බලපත්‍ර ලබා දීම.**

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රමිති හා තත්ව ආරක්ෂණ අංශයේ ප්‍රධානතම කාර්යය ශ්‍රිතයන් ලෙස සංචාරක ව්‍යාපාර සඳහා බලපත්‍ර නිකුත් කිරීම සහ ලියාපදිංචි කිරීම හැඳින්විය හැකිය. මෙම කාර්යය සඳහා නිරන්තරයෙන්ම අදාළ අංශයේ නිලධාරීන් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර පරීක්ෂාවට භාජනය කරනු ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංචාරක ක්ෂේත්‍රයෙහි ව්‍යාපාර සඳහා අවශ්‍ය මත්පැන් බලපත්‍ර ලබාදීම නිර්දේශ කරනු ලැබේ.

2013 වසර සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තුළ ලියාපදිංචි ව්‍යාපාර සහ මාර්ගෝපදේශකයින් සංඛ්‍යාව පහත පරිදි වේ.:

| වර්ගීකරණය            | ආයතන සංඛ්‍යාව | කාමර සංඛ්‍යාව |
|----------------------|---------------|---------------|
| වර්ගීකරණය නොකළ හෝටල් | 23            | 1119          |
| බුටික් හෝටල්         | 02            | 23            |
| බුටික් විලාස්        | 04            | 24            |
| සංචාරක ආගන්තුක නිවාස | 49            | 488           |
| සංචාරක ආපනශාලා       | 21            | -             |
| සංචාරක නියෝජිත ආයතන  | 63            | -             |
| කුඵ්බඩු උද්‍යාන      | 04            | -             |
| සංචාරක සාප්පු        | 04            | -             |
| ස්පා                 | 04            | -             |

| වර්ගීකරණය                    | සංඛ්‍යාව |
|------------------------------|----------|
| ජාතික සංචාරක මාර්ගෝපදේශක     | 141      |
| රථවාචාර්ය සංචාරණ මාර්ගෝපදේශක | 24       |
| කලාපීය සංචාරක මාර්ගෝපදේශක    | 17       |

2013 වසර තුළ ලියාපදිංචි හෝටල් සංඛ්‍යාව

| වර්ගීකරණය කළ හෝටල්     | ආයතන සංඛ්‍යාව | කාමර   |
|------------------------|---------------|--------|
| තරු පහ හෝටල්           | 15            | 3,343  |
| තරු හතර හෝටල්          | 18            | 2,072  |
| තරු තුනේ හෝටල්         | 13            | 860    |
| තරු දෙක හෝටල්          | 33            | 1,724  |
| තරු එකේ හෝටල්          | 35            | 1,390  |
| වර්ගීකරණය කරන ලද හෝටල් | 114           | 9,389  |
| වර්ගීකරණය නොකළ හෝටල්   | 167           | 6,719  |
| සමස්ත හෝටල් සංඛ්‍යාව   | 281           | 16,108 |

2013 වසරේ දෙසැම්බර් 31 දිනට සංවරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාර සංඛ්‍යාව

| වර්ගීකරණය                        | ආයතන සංඛ්‍යාව | කාමර සංඛ්‍යාව |
|----------------------------------|---------------|---------------|
| බුටික් හෝටලය                     | 25            | 441           |
| බුටික් විලා                      | 31            | 204           |
| සංචාරක ආගන්තුක නිවාස             | 676           | 7,230         |
| සංචාරක ආපනශාලා                   | 394           |               |
| චාරිකා නියෝජිත ආයතන              | 593           |               |
| කුළුබඩු උද්‍යාන                  | 30            |               |
| සංචාරක සාප්පු                    | 58            |               |
| ස්පාස්                           | 17            |               |
| ජල ක්‍රියාකාරකම්                 | 07            |               |
| ජාතික සංචාරක මාර්ගෝපදේශක         | 1516          |               |
| රථාචාර්ය සංචාරක මාර්ගෝපදේශකයින්  | 1,357         |               |
| කලාප සංචාරක මාර්ගෝපදේශකයින්      | 1197          |               |
| ව්‍යාපෘති සංචාරක මාර්ගෝපදේශකයින් | 150           |               |

### සත්කාරක නිවාස වැඩ සටහන 2013

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සත්කාරක නිවාස වැඩ සටහන 2011 වසරේදී ආරම්භ කරන ලදී. එය නැවත 2013 දී ප්‍රතිසංවිධානය කර ව්‍යාපාර ගත කරන ලදී. ඒ අනුව මෙම සත්කාරක නිවාස වැඩ සටහන තුළින් සිදු කරන මෙහෙයුම් තුළ 2016 වසර වන විට සත්කාරක නිවාස 1000 ක් පිහිටුවීම මෙහි ප්‍රධාන අරමුණයි.



සත්කාරක නිවාස නව ලාංඡනය

මෙම වැඩ සටහන ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන දිවි නැගුම වැඩ සටහනට සමාන වැඩ සටහනක් ලෙස ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙහි ප්‍රධාන පරමාර්ථය නම් සංචාරක ආර්ථිකයේ ප්‍රතිලාභ ග්‍රාමීය ප්‍රජාවට යොමු කරලීමයි.

2013 දෙසැම්බර් 31 දිනට සත්කාරක නිවාස වැඩ සටහනෙහි ප්‍රගතිය පහතින් දක්වමු.

| උප වර්ගීකරණය     | වර්ගීකරණය   | ඒකක සංඛ්‍යාව | කාමර සංඛ්‍යාව |
|------------------|-------------|--------------|---------------|
| බංගලාවන්         | සම්මත       | 33           |               |
|                  | සුපිරි      | 37           |               |
|                  | අර්ධ සුපිරි | 56           |               |
|                  | එකතුව       | 126          | 530           |
| පෞරාණික බංගලාවන් | අර්ධ සුපිරි | 2            |               |
|                  | එකතුව       | 2            | 10            |
| සත්කාරක නිවාස    | සම්මත       | 71           |               |
|                  | සුපිරි      | 75           |               |
|                  | අර්ධ සුපිරි | 27           |               |
|                  | එකතුව       | 173          | 532           |
| කුලී නිවහන්      | සම්මත       | 6            |               |
|                  | සුපිරි      | 11           |               |
|                  | අර්ධ සුපිරි | 3            |               |
|                  | එකතුව       | 20           | 48            |
| කුලී නිවාස       | සම්මත       | 1            |               |
|                  | සුපිරි      | 1            |               |
|                  | එකතුව       | 2            | 8             |
| එකතුව            |             | 323          | 1128          |

සත්කාරක නිවාස වැඩ සටහනේ අරමුණු සහ ඉලක්ක ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පහත සඳහන් සේවාවන් ඉතා ශක්තිමත් සත්කාරක නිවාස ජාලයක් 2013 වසරේ අැති කරලීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සපයනු ලබයි

01. සත්කාරක නිවාස සකස් කිරීමේදී තාක්ෂණික සහය සංචාරක අවශ්‍යතාවය සඳහා ලබා දීම.
02. මූල්‍ය සහය
03. පුහුණුව
04. අලෙවිකරණය

**2013 වසරේදී සිදු වූ වැදගත් සද්විම්**

- දැයට කිරුළ - අම්පාර  
2013 මාර්තු 23 සිට 28 දින දක්වා

2013 වසරේදී ශ්‍රී ලංකා සංචරනය විසින් සත්කාර නිවාස ආකෘතියක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ප්‍රදර්ශන කුටිය තුළ ඉදිකරන ලදී. මෙහි අරමුණ නම් සත්කාර නිවසක ආදර්ශයක් හඳුනාගැනීම, එහි ලියාපදිංචිය, ප්‍රචාරණය, සපයන සේවාවන් ප්‍රදර්ශනයට පැමිණෙන අයට දැනුවත් කිරීම වේ. තවද නැගෙනහිර පලාත තුළ මෙම වැඩ සටහන් දියත් කිරීම තුලින් සත්කාරක නිවාස වැඩ සටහනට අවශ්‍ය පිරිස් දායක කර ගැනීමටද මෙහිදී බලාපොරොත්තු වේ.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එම ආර්යාව මෙම සත්කාරක නිවාස ආකෘතියටද ප්‍රදර්ශනය නරඹන අතරතුර පැමිණෙන ලදී.



- පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව 2013

2013 නොවැම්බර් මාසයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පවත්වන ලදී. ශ්‍රී ලංකා සංවර්ධන විසින් එහි උපරිම ප්‍රතිලාභ කුඩා සහ මධ්‍යම පරිමාණ සංචාරක ක්ෂේත්‍රය වෙත ලබා දීම සඳහා එහි කොටස් කරුවන් 100 දෙනෙකුට සහ සත්කාරක නිවාස මෙහෙයුම්කරුවන් 20 දෙනෙකුට පමණ සහභාගී විය හැකි පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවක් සංවිධානය කරන ලදී.

ගරු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පුද්ගලිකව ප්‍රවර්ධන පත්‍රිකා සෑම සහභාගී වුවන්ට ලබා දෙන ලද අතර පුද්ගලික වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටද සහාය වන ලදී.



ඊට අතිරේකව සත්කාරක නිවාස වැඩ සටහන් සම්බන්ධව ප්‍රදර්ශන කුටියක් ශ්‍රී ලංකාවේ ආශ්චර්ය නමින් 2013 නොවැම්බර් 13-17 දින දක්වා බත්තරමුල්ලේදී පැවැත් වූ ප්‍රදර්ශනයේදී සංවිධානය කරන ලදී. මෙහිදී අප සත්කාරක නිවාස මෙහෙයුම් කරුවන් සඳහා ජාත්‍යන්තර නියෝජිතයන් හා සම්බන්ධ විමර්ශන එම ප්‍රදර්ශනය තුළ හැකි විය. ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික ආහාර ප්‍රදර්ශන කුටි 2 ක් සත්කාරක නිවාස මෙහෙයුම් කරුවන් විසින් මෙම ප්‍රදර්ශනය තුළ මෙහෙය වන ලද අතර මෙය මෙය ප්‍රදර්ශනය තුළ මතක සිහිවටනයක් ලෙසද හැඳින්විය හැක.





**ක්‍රියාකාරී වැඩ සටහන්**

**01. පදවිගම්පොල # රඹුක්කන කැගල්ල දස්ත්‍රික්කය**



සබරගමුව පලාත් සභාව තුළ පිහිටි සත්කාරක ගම්මානයක් මෙහි දැක්වේ. මෙම භූමිය තුළ ක්‍රියාකාරකම් නැරඹීම සිදු කරන ලද සංචාරකයින් ඉහතින් දැක්වේ.



**ගොමදිය, කටුවන - හම්බන්තොට**



**ඉහල මාදුම්පැල්ල # ගම්පහ**

සම්ප්‍රදායික අත්කම් ගම්මානය / මෙම ගම්මානයෙහි ජීවත්වන වැසයන් අත් කර්මාන්ත නිෂ්පාදන නිර්මාණයෙහි නිරත වන අයයි. 2013 මැයි 10 දින මෙම ගම්මානයට පැමිණ ක්‍රියාකාරී වැඩ සටහන් පවත්වන ලදී.



**කලසිරිගම, , හේනේවල - නුවර**

මෙම ගම්මානයත් සම්ප්‍රදායික අත්කම් ගම්මානයකි. මෙම ගම්වැසියන් හත කර්මාන්තයෙහි නියැලෙති. ඒ අනුව 2013 මැයි 16 දින මෙම ගම්මානයේ සංචරණයට සහභාගී වුනි.



**කලාපුර - කුණ්ඩසාලේ - නුවර**

මෙහි සාම්ප්‍රදායික අත් කර්මාන්ත නිෂ්පාදනයන්හි නියැලෙන පාර්ශවයන් ජීවත් වේ. මෙම ගම්වැසියන් විවිධ වර්ගයේ අත් කර්මාන්ත නිෂ්පාදන වල නිරත වේ. 2013 මැයි 16 වන දින මෙහි රාජකාරී මට්ටමින් සංචාරය කර ක්‍රියාකාරී වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලදී.



### කුරගල - ගෙලිඔය - නුවර

මෙයත් සාම්ප්‍රදායික අත්කම් ගම්මානයකි. මෙහි ගම්වැසියන් බෙර නිෂ්පාදනයෙහි නිරත වනු ලබයි. 2013 මැයි 16 වන දින මෙහි සංවරනයන් සිදු කරන ලදී.



### නිලවල- නුවර

සාම්ප්‍රදායික අත්කම් ගම්මානයකි. මෙම ගම්මානයේ රිදී රන් කර්මාන්තයේ නියැලෙති. මෙහි සංවරණයක් 2013 මැයි 16 දින සිදු කරන ලදී.



- සංචාරක උදාව 2013

දිනය : ජූනි 2013  
ස්ථානය : BMICH - කොළඹ

2013 වසරේ පැවති සංචාරක උදාවෙහිදී සත්කාරක නිවාස සම්බන්ධව එහි සහභාගී වූ පිරිසට වැඩ මුළු පවත්වන ලදී. 650 කට වැඩි පිරිසක් නැරඹීම සඳහා කුටියට පැමිණි අතර සත්කාරක නිවාස සම්බන්ධව වැදගත් තොරතුරු ලබා දෙන ලදී.

### ක්‍රියාකාරී වැඩ සටහන්

- ක්‍රියාකාරකම් වැඩ සටහන - අම්පාර දිස්ත්‍රික්කය  
දිනය # 2014 ජනවාරි 03  
ස්ථානය - අම්පාර කවිවේරිය



- ක්‍රියාකාරී වැඩ සටහන - පොතුවිල්

දිනය - 2014 ජනවාරි 04  
දිස්ත්‍රික්කය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පොතුවිල්



**මානව සම්පත් හා පරිශ්‍ර කළමනාකරණ අංශය**

2013 දෙසැම්බර් 31 දිනට අනුමත සහ දැනට සිටින කාර්යය මංඛලය

|    | තනතුර                         | අනුමත | දැනට සිටින |
|----|-------------------------------|-------|------------|
| 01 | අධ්‍යක්ෂ ජනරාල්               | 01    | 01         |
| 02 | නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්      | 01    |            |
| 03 | අධ්‍යක්ෂ                      | 07    | 06         |
| 04 | නියෝජ්‍ය අධ්‍යක්ෂ             |       | 05         |
| 05 | සහකාර අධ්‍යක්ෂ                | 22    | 07         |
| 06 | කණිෂ්ඨ කළමනාකාර               | 27    | 25         |
| 07 | කළමනාකාර සහකාර                | 50    | 40         |
| 08 | සංවර්ධන සහකාර                 | -     | 01         |
| 09 | කාර්යාල කාර්යය සහායක / කම්කරු | 26    | 18         |
| 10 | අරක්කුම් / කාමර කරු           | 25    | 21         |
| 11 | ජීවිත ආරක්ෂක නියාමක           | 04    | 03         |
| 12 | පොම්ප ක්‍රියාකරු              | 03    | 04         |
| 13 | අරක්කුම් / භාරකරු             | 13    | 14         |
| 14 | රියදුරු                       | 11    | 10         |
| 15 | Multi Duty Technician         | 02    | 01         |
| 16 | අනියම් # කාමරකරු අනුරාධපුර    |       | 01         |
| 17 | කොන්ත්‍රාත් සේවකයින්          |       | 04         |

**නව බඳවා ගැනීම් - 2013**

|    | නම                         | තනතුර           |
|----|----------------------------|-----------------|
| 01 | ආචාර්ය ඩී. එස්. ජයවීර      | අධ්‍යක්ෂ ජනරාල් |
| 02 | එච්. එම්. ආර්. බණ්ඩාර මහතා | අධ්‍යක්ෂ        |
| 03 | ආර්. එම්. සුමතිරත්න මහතා   | ආපනශාලා භාරකරු  |

**සේවයෙන් විශ්‍රාම ගිය සහ ඉවත්ව ගිය සේවක මහත්ම මහත්මින් 2013**

|    | නම                                    | තනතුර              |
|----|---------------------------------------|--------------------|
| 01 | ඩබ්. එන්. බී. ජී. ප්‍රනාන්දු මහතා     | සංවර්ධන සහකාර      |
| 02 | ආර්. එම්. ස. ජේ. පලේස්කාර මහතා        | නගර නිර්මාණ ශිල්පී |
| 04 | ආර්. නිමල්කා මොරහැල මිය (කොන්ත්‍රාත්) | ව්‍යපෘති කළමනාකාර  |

**පුනුණුව**

- **දේශීය පුනුණුව**

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යය මංඛලය දේශීය පුනුණු පාඨමාලා 26 කට සහභාගී වීමේ අවස්ථාව 2013 වසරේදී ලැබී ඇත.

**විදේශ පුනුණු**

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යය මංඛලය 2013 වසරේදී පහත සඳහන් විදේශ පුනුණු වැඩ සටහන් සඳහා යොමු කර ඇත.

| සහභාගී වූ නිලධාරීන්          | වැඩ සටහන   | කාල සීමාව                        | රට  |
|------------------------------|--|----------------------------------|---|
| පී. යූ. රත්නායක මහතා         | ජෛව විවිධත්ව සංචාරක පුනුණු වැඩ සටහන. සංචාරක ඉලක්ක සහ ජීව විද්‍යාත්මක සාධක අලෙවිකරණය. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය | 2013 අප්‍රේල් 14 # 26            | හොල්ස්ටීන් # ජර්මනිය  |
| එච්. ඩී. එල්. අල්විස් මිය    | කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීම් සහ අලෙවිකරීම් සම්බන්ධ ආදායම වැඩි කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධ වැඩ මුළුව.      | 2013 අගෝස්තු 26# 31              | බාලි # ඉන්දුනීසියාව   |
| ඩී. පී. නන්දන මහතා           | විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධ සංචාරක ඉලක්ක   | 2013 ජූනි 12 # 02                | හයිනාන් - චීනය  |
| ඩී. පී. නන්දන මහතා           | 7 වැනි ආසියානු පැසිපික් සංචාරක ප්‍රතිපත්ති / උපාය මාර්ගික වැඩ සටහන - ලෝක සංචාරක සංවිධානය                                 | 2013 ජූනි 3 - 6                  | බ්‍රසාන් - දකුණු කොරියාව                                    |
| ටී. ඩී. එල්. ආර්. පෙරේරා මිය | සංචාරක කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණය   | 2013 අගෝස්තු 15 - සැප්තැම්බර් 04 | බීජිං : චීන ජනරජ සමූහාණ්ඩුව                                 |
| එම්. යූ. ලියනආරච්චි මහතා     | රුදේස් සංවරණ සැලසුම් සහ කළමනාකරණ   | 2013 නොවැම්බර් 25 - 29           | ජාතික පුනුණු ඵලදායී මධ්‍යස්ථානය පීපී ජාතික විශ්ව විද්‍යාලය. |

මෙම වසර තුළ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ප්‍රතිසංස්කරණය කරන ලද අතර තොරතුරු මධ්‍යස්ථානය ඉදිකිරීම සිදු කරන ලදී.

**තොරතුරු, සංකීර්ණ සහ තාක්ෂණ සංවර්ධනය**

**ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරික ක්ෂේත්‍රයට බලපත්‍ර අවත් කිරීම සහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය**

මෙම ක්‍රියාවලිය තුළින් සංචාරක ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බලපත්‍ර ලබාදීමේ සහ නිකුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත්කරණය වී ඇති අතර අන්තර්ජාලය මගින් බලපත්‍ර ලබා දීම, ලියාපදිංචිය, බලපත්‍ර ගාස්තු සහ බදු ගෙවීම යනාදිය පහසුවෙන් සිදු කල හැක.

**දත්ත ඒකාබද්ධ තීරණ ක්‍රියාවලිය / ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව / ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය**

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ නිවැරදි දත්ත ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදාළ ඒකකය සමග සංචාරක තොරතුරු දත්ත සංඛ්‍යාන ලබා ගැනීමේ ක්‍රියාවලියක් සිදු කර ඇත.

**1912 ඝාත දුරකථනය සමග සංචාරක තොරතුරු දුරකථන ජාල මධ්‍යස්ථානය**

ශ්‍රී ලංකා වෙලකොම් විසින් ප්‍රදානය කරන ලද ඉහල අධිවේගී පැය 24 පුරාම ඇමතික හැකි 1912 අංකය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය / ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙහි ආරම්භ කරන ලද වාර්තා තොරතුරු මධ්‍යස්ථානය මගින් පැය 24 පුරා ක්‍රියාත්මක කෙරේ.

**හඳුනා නොගත් සංචාරක ආකර්ශනය සහිත ව්‍යාපෘති.**

මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර තොරතුරු තාක්ෂණ අංශය විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙම තොරතුරු සහ ප්‍රකාශන විවිධ නාලිකා, වෙබ් අඩවි සහ සමහර මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රචාරය කරනු ලැබේ.

### අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණනයේ ප්‍රධානතම අරමුණ ආයතනමය කාර්යයන් නිවැරදිව සහ වඩා ඵලදායීව සහ කාර්යක්ෂමය සිදුවනවාදැයි ස්වාධීනව සලකා බලා කළමනාකරණයට වාර්තා කිරීමයි. ඒ අනුව අදාළ විගණන වාර්තා මගින් පවතින නීති රීති වල යම් යම් දුර්වලතා ඉදිරිපත් කර නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.

ඒ අනුව මෙම අභ්‍යන්තර විගණන කාර්යයන් නියමිත වාර්ෂික අභ්‍යන්තර විගණන වැඩ සටහන අධ්‍යක්ෂ මංඛලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ අනුව සඳු කෙරේ.

### අභ්‍යන්තර විගණනයේ අරමුණු

#### විශ්ලේෂණය, ඇගයීම සහ වාර්තා කිරීම

- ගිණුම් සහ අනෙකුත් පාලන ක්‍රම වල පරිසරාත්මක සාධක සැලකිල්ලට ගෙන ඇගයීම..
- අදාළ කළමනාකරණ තීරණයන් අනුකූලව සහ නීති රීති රෙගුලාසි ආයතනික ප්‍රතිපත්ති හා සැලසුම් වලට අනුකූල වීම..
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වත්කම් ඇගයීම සහ ඒවා සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම.
- ගිණුම් සහ දත්ත වල විශ්වාසවන්ත භාවය රැකීම.
- ගිණුම් සහ අනෙකුත් සංචාරක දත්ත වලින් ලබා ගත් තොරතුරුවල අනන්‍යතාවය රැකීමට කටයුතු නිර්ම
- අධිකාරියේ කාර්යයභාරය වර්ධනය කිරීමට කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස දායක වීම.

2013 වර්ෂයට අදාළ විගණන සැලසුමට අනුව වැඩ කාර්යයන් සිදු කර ඇත.

2013 වර්ෂයේ විගණන හා කළමනාකරණ කමිටුව හතර වතාවක් රැස් වී ඇති අතර එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමද සිදු කෙරේ

#### ව්‍යාපෘති

මූල්‍ය සහ පරිපාලන පාලනයන්  
 විශ්ලේෂණ, විමර්ෂනය පාලන සහ ක්‍රම වේද  
 විමර්ශන  
 පිටපලාත් විගණනය සහ පරීක්ෂණ  
 වත්කම් සත්‍යාපනය

#### 2013 වර්ෂය තුළ ලබා ගත් ඉලක්කයන්

විගණන වාර්තා 08 සහ නිර්දේශ 74  
 කාර්යයභාරයන් 04  
 විමර්ශනයන් 08  
 පරීක්ෂණ සහ සංචාරයන් 07  
 ජාතික නිවාඩු නිකේතන 04  
 ව්‍යාපෘති 3 සහ ප්‍රධාන කාර්යාලය.

**මූල්‍ය කළමනාකරණ අංශය**

2013 වර්ෂය තුළ මූල්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානතම තොරතුරු පහත දැක්වේ.

(1). සංචාරක සංවර්ධන අරමුදල

|                              | සතප<br>රු. මිලියන<br>2013 | % Change | සතප<br>රු. මිලියන<br>2012 |
|------------------------------|---------------------------|----------|---------------------------|
| • අපගමන බදු                  | 1,602.61                  | 37.96    | 1,161.69                  |
| • සංචාරක සංවර්ධන අරමුදල      | 938.49                    | 15.41    | 813.19                    |
| • මුළු සංචාරක සංවර්ධන අරමුදල | 2,541.10                  | 28.67    | 1,974.88                  |

(2). ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

|                   | සතප<br>රු. මිලියන | අයවැය ගත<br>රු. මිලියන |
|-------------------|-------------------|------------------------|
| • වර්තන වියදම්    | 190.90            | 199.72                 |
| • ප්‍රාග්ධන වියදම | 104.83            | 512.20                 |
| • මුළු වියදම      | 295.73            | 711.92                 |

**නීති අංශය**

- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නීතිමය කටයුතු සහ කාර්යය ශ්‍රිතයන් පිලිබඳව උපදෙස් දීම.
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මංඛල රැස්වීම සම්බන්ධීකරණය.
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව ඇති නීතිමය කාර්යයන් සඳහා ලියවිලි සුදානම් කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් කමිකරු උසාවි, මානව හිමිකම් කොමිසම, කමිකරු කොමසාරිස් යන ආයතන සඳහා පෙනී සිටීම.
- නීතිපති කටයුතු සම්බන්ධව නීතිමය කාර්යයන් දෙපාර්තමේන්තුව සහ සම්බන්ධව නීතිමය කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීම.
- දේශීය සහ විදේශීය ආයෝජකයින් වෙනුවෙන් බදු ගිවිසුම් සහ වෙනත් ගිවිසුම් සකස් කිරීම.

2013 වසර සඳහා පහත කාර්යයන් නීති අංශය විසින් සිදු කර ඇත.

**1. බදු ගිවිසුම්**

| අංකය | විස්තරය   | බදු කාලය   |
|------|---|------------|
| 01   | ජන්ගල් බිම් රසෝට් ආයතනය සමග කුච්චවේලි සංචාරක සංවර්ධන කලාපය                      | අවුරුදු 99 |
| 02   | නික්කඩුව හොලිඩේ රසෝට් / කොරල් ගාඩින් හෝටලය සමග                                  | අවුරුදු 10 |
| 03   | ටුරුවල් රසෝට් (පුද්ගලික) සමාගම කාර්යය මංඛල නවතැන් ජාතික නිවාඩු නිකේතනය පාසිකුඩා | අවුරුදු 30 |

**2. වෙනත් ගිවිසුම්**

| අංකය | විස්තරය                         | අවශ්‍යතාවය   |
|------|---------------------------------|--|
| 01   | පලාත් මාර්ග සංවර්ධන අධිකාරිය    | ජාතික නිවාඩු නිකේතනය බෙන්නොට පාරවල් කාපට් කිරීම සහ කොන්ක්‍රීට් කිරීම |
| 02   | ඩබ්. ඊ. ආරක්ෂක සේවාව            | ප්‍රධාන කාර්යාලය සහ නිකේතන සඳහා ආරක්ෂක සේවාව ලබා දීම                 |
| 03   | ටුරුන්ඩම් ස්පීඩ් පුද්ගලික සමාගම | පවිත්‍රතා සේවාව සඳහා   |
| 04   | ආර්. එම්. සුමනිරත්න මහතා        | සේවා ගිවිසුම   |
| 05   | ඒ. සී. එන්. එස්. රණවිර මහතා     | සේවා ගිවිසුම   |
| 06   | එච්. එම්. ආර්. බණ්ඩාර           | සේවා ගිවිසුම   |

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් එක් පාර්ශවයක් වෙනුවෙන් නීතිමය පියවර ගෙන ඇති අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව පාර්ශවයන් හයක් නීතිමය කටයුතු වලට පිවිස ඇත.



ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

වාර්ෂික ගිණුම් - 2013

Invest in Sri Lanka Tourism



Sri Lanka Tourism  
Development Authority



## පටුන

|                               |       |
|-------------------------------|-------|
| මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය | 1     |
| ආදායම් ප්‍රකාශය               | 2     |
| මුදල් ප්‍රවාහ ප්‍රකාශය        | 3     |
| ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය    | 4     |
| ගිණුම් වලට අදාළ සටහන්         | 5 - 7 |
| <br>                          |       |
| ඇමිණුම්                       |       |
| දේශීය සංචරණ හා නිකේතන පාලන    |       |
| නිකේතන මෙහෙයුම් සාරාංශය       | 18    |
| දේශීය සංචරණ නිකේතන            |       |
| කතරගම                         | 19    |
| නුවරඑළිය                      | 20    |
| බණ්ඩාරවෙල                     | 21    |
| අනුරාධපුරය                    | 22    |
| <br>                          |       |
| ජාතික නිවාඩු නිකේතන           |       |
| බෙන්තොට                       | 23    |
| පොලොන්නරුව / කල්කුඩා          | 24    |

**ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය**  
**මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය**  
**2013 දෙසැම්බර් 31 දිනට**

| සටහන   | 2013<br>රු.             | 2012<br>රු.             |
|--|-------------------------|-------------------------|
| <b>වත්කම්</b>  |                         |                         |
| <b>ජංගම වත්කම්</b>   |                         |                         |
| මුදල් සහ බැංකු ශේෂයන්  | 11 725,339,525.00       | 186,655,912.23          |
| වෙළඳ හා අනෙකුත් ලැබීම්   | 12 326,463,332.10       | 167,194,031.02          |
| ඉන්වෙන්ට්‍රි   | 2,544,787.10            | 3,056,873.98            |
| පූර්ව ගෙවීම්   | 1,183,512.57            | 1,220,276.70            |
| අත්තිකාරම්   | 13 125,466,044.69       | 122,312,661.14          |
| රඳවා ගැනීමේ බඳු / වැටී ලැබිය යුතු ලැබිය යුතු තැන්පතු                               | 4,915,105.61            | 3,092,375.14            |
|  | 7,091,463.94            | 6,980,601.47            |
| <b>මුළු ජංගම වත්කම්</b>  | <b>1,193,003,771.01</b> | <b>490,512,731.68</b>   |
| <b>ජංගම නොවන වත්කම්</b>  |                         |                         |
| දේපල # පිරිසත සහ උපකරණ   | 10 2,374,860,083.16     | 2,359,063,280.92        |
| අඩුකලා - ක්ෂය වෙන්කිරීම්   | 258,323,054.19          | 204,155,470.12          |
| ලියාපැවැත්වූ වටිනාකම   | <b>2,116,537,028.97</b> | <b>2,154,907,810.80</b> |
| එකතුවලා - නොනිම් වැඩ   | 14 194,053,108.58       | 116,762,186.73          |
| අස්පාශ්‍ය වත්කම් (සංවර්ධන පිරිවැය ශුද්ධ)   | 48,482,869.85           | 50,967,357.74           |
| පුස්තකාල පොත්  | 1,880,781.06            | 1,880,781.06            |
| දිගුකාලීන ආයෝජන  | 15 76,636,594.03        | 75,829,195.62           |
| <b>මුළු ජංගම නොවන වත්කම්</b>   | <b>2,437,590,382.49</b> | <b>2,400,347,331.95</b> |
| <b>මුළු වත්කම්</b>   | <b>3,630,594,153.50</b> | <b>2,890,860,063.63</b> |
| <b>වගකීම්</b>  |                         |                         |
| <b>ජංගම වගකීම්</b>   |                         |                         |
| ණයහිමියන්  | 6,907,070.38            | 11,162,545.33           |
| ඉඩම් බඳුදීම - ගෙවිය යුතු බඳු තැන්පතු / වෙනත් ගෙවිය යුතු මූල්‍ය ගෙවිය යුතු වැටී බඳු | 411,286,500.00          | -                       |
| ආදායම් අත්තිකාරම්  | 40,410,016.24           | 21,589,981.82           |
| උපවිත වියදුම්  | 2,183,724.17            | 1,813,023.08            |
| විශ්‍රාම පාරිභෝගික සඳහා වෙන්කිරීම්   | 30,815,799.26           | 34,621,848.86           |
|  | 62,709,875.62           | 28,347,254.68           |
| <b>මුළු ජංගම වගකීම්</b>  | <b>590,753,894.13</b>   | <b>129,208,772.40</b>   |
| <b>ශුද්ධ වත්කම්</b>  | <b>3,039,840,259.37</b> | <b>2,761,651,291.23</b> |
| <b>ශුද්ධ වත්කම් / හිමිකම්</b>  |                         |                         |
| රජයේ ගිණුම්  | 14,272,174.41           | 14,272,174.41           |
| ප්‍රාග්ධන සංවිත කළපිරිය හිමිකම්  | (243,736,884.06)        | (243,736,884.06)        |
|  | 86,580,623.69           | 84,450,443.14           |
| ප්‍රතිඅගය සංවිත ප්‍රාග්ධන දායකත්වය   | 945,835,503.71          | 945,835,503.71          |
| ආදායම් ගිණුම   | 1,636,043,832.98        | 1,636,043,832.98        |
| නිදන් අරමුදල   | 599,155,987.19          | 323,097,199.60          |
| සංචාරක අරමුදල  | 759,021.45              | 759,021.45              |
|  | 930,000.00              | 930,000.00              |
| <b>මුළු ශුද්ධ වත්කම් / හිමිකම්</b>   | <b>3,039,840,259.37</b> | <b>2,761,651,291.23</b> |

අ/කලේ  
ඩී. එස්. ජයවීර

අධ්‍යක්ෂ ජනරාල්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

අ/කලේ

පී. එන්. දිසානායක

අධ්‍යක්ෂ / මූල්‍ය කළමනාකරණ

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

**ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය**  
**ආදායම් ප්‍රකාශය**  
**2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාලපරිච්ඡේදය සඳහා**

| සටහන  | 2013<br>රු.           | 2012<br>රු.           |
|---|-----------------------|-----------------------|
| <b>ආදායම</b>  |                       |                       |
| අපගමන බදු   | 17 224,684,186.81     | 162,635,991.98        |
| සංචාරක සංවර්ධන බදු  | 18 142,107,586.11     | 113,262,576.09        |
| බලපත්‍ර සහ ගාස්තුව  | 19 101,269,882.49     | 96,051,737.10         |
| නිකේතන මෙහෙයුම් අතිරික්ත                                  | 20 4,642,129.21       | 13,080,510.21         |
| වෙනත් ආදායම   | 21 30,530,590.45      | 21,186,443.84         |
| <b>මුළු ආදායම</b>   | <b>503,234,375.07</b> | <b>406,217,259.22</b> |
| <b>වියදම</b>  |                       |                       |
| වැටුප්, වේතන සහ සේවක ප්‍රතිලාභ                            | 22 77,472,925.27      | 71,652,759.35         |
| සැපයුම සහ පාරිභෝගික භාවිතයන්                              | 23 62,467,581.70      | 65,388,578.30         |
| වෙළඳ සම්බන්ධිත වියදම්                                     | 24 58,655,598.42      | 45,429,582.83         |
| ක්ෂය සහ ක්ෂය වෙන්කිරීම් සංචිත                             | 27,954,768.76         | 31,913,948.90         |
| වෙනත් වියදම්  | 25 555,379.56         | 8,713,618.16          |
| මූල්‍ය වියදම්   | 26 69,333.77          | 81,679.00             |
| <b>මුළු වියදම්</b>  | <b>227,175,587.48</b> | <b>223,180,166.54</b> |
| <b>කාල පරිච්ඡේදයට අතිරික්ත (උනන්දා)</b>                   | <b>276,058,787.59</b> | <b>183,037,092.68</b> |
| <b>අතිරික්තය / (උනන්දා) ඉදිරියට ගෙන ගියා</b>              | <b>323,097,199.60</b> | <b>140,060,106.92</b> |
| <b>එකතුකලා කාලපරිච්ඡේදයට අදාළ ගැලපුම්</b>                 | <b>323,097,199.60</b> | <b>140,060,106.92</b> |
| <b>එකතුව</b>  | <b>323,097,199.60</b> | <b>140,060,106.92</b> |
| <b>අතිරික්තය / (උනන්දා) පොදු අරමුදලට ඉදිරියට ගෙන ගියා</b> | <b>599,155,987.19</b> | <b>323,097,199.60</b> |

**ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය**  
**මුදල් ප්‍රවාහ ප්‍රකාශය**  
**2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා**

|   |                 |                |
|---|-----------------|----------------|
| <b>මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහය</b>                 | රු.             | රු.            |
| ශුද්ධ අතිරික්තය / (උනන්දු) බදු ගෙවීමට පෙර හා විශේෂ අයිතමයන් ගැලපුම් |                 | 276,058,787.59 |
| ක්ෂයවීම්  | 63,176,351.44   |                |
| වැඩිවීම/ (අඩුවීම) අධිමාණ ණය සඳහා වෙන්කිරීම                          | (2,600,840.94)  |                |
| අලාභ සහ ලියාහැරීම්  | (15,046.56)     |                |
| සේවක ණය සහ තැන්පතු පොලී   | (473,544.39)    |                |
| (ලාභ)/වත්කම් විකුණුම් ලාභ   | 8,383.33        |                |
| බැංකු පොලී ලැබීම්   | (17,768,612.05) |                |
| පාරිභෝගික වෙන්කිරීම්  | 4,766,789.83    |                |
| <b>කාරක ප්‍රාග්ධන වෙනස්වීම් වලට පෙර මෙහෙයුම් අතිරික්ත</b>           |                 | 47,093,480.66  |
|   |                 | 323,152,268.25 |

**කාරක ප්‍රාග්ධන වෙනස්වීම් ගලා ඒම් / ගලායාම්**

|  |                  |                |
|--|------------------|----------------|
| (වැඩිවීම) / අඩුවීම් ඉන්වෙන්ට්‍රි               | 510,086.88       |                |
| (වැඩිවීම) / අඩුවීම් වෙළඳ අයවිය යුතු            | (151,625,542.77) |                |
| (වැඩිවීම) / අඩුවීම් පූර්ව ගෙවීම්               | 36,764.13        |                |
| (වැඩිවීම) / අඩුවීම් අත්තිකාරම්                 | (3,153,383.55)   |                |
| (වැඩිවීම) / අඩුවීම් අයවිය යුතු රඳවා ගැනීමේ බදු | (1,421,488.97)   |                |
| (වැඩිවීම) / අඩුවීම් අයවිය යුතු තැන්පතු         | (110,862.47)     |                |
| වැඩිවීම / (අඩුවීම්) වෙළඳ ගෙවිය යුතු            | (4,255,474.95)   |                |
| වැඩිවීම / (අඩුවීම්) ඉඩම් බදු ගෙවිය යුතු        | 411,286,500.00   |                |
| වැඩිවීම / (අඩුවීම්) තැන්පතු වෙනත් ගෙවිය යුතු   | 18,820,034.42    |                |
| වැඩිවීම / (අඩුවීම්) ගෙවිය යුතු බදු             | 370,701.09       |                |
| වැඩිවීම / (අඩුවීම්) පෙර ආදායම                  | (3,806,049.60)   |                |
| වැඩිවීම / (අඩුවීම්) උපචිත වියදම                | 34,362,620.94    |                |
| <b>මෙහෙයුම් ක්‍රියාකාරකම් මුදල් ප්‍රවාහය</b>   |                  | 301,013,905.15 |
|  |                  | 624,166,173.40 |

**ආයෝජන ක්‍රියාකාරකම් මුදල් ප්‍රවාහය**

|   |                  |                 |
|---|------------------|-----------------|
| සේවක ණය සහ තැන්පතු පොලී                       | 473,544.39       |                 |
| දේපල, පිරිසත හා උපකරණ මිලදී ගැනීම්            | (105,047,499.21) |                 |
| දිගුකාලීන ආයෝජන වැඩි කිරීම                    | (807,398.41)     |                 |
| බැංකු පොලී ලැබීම්                             | 17,768,612.05    |                 |
| <b>ශුද්ධ මුදල් යෙදවුම ආයෝජන ක්‍රියාකාරකම්</b> |                  | (87,612,741.18) |

**මූල්‍ය ක්‍රියාකාරකම් මූල්‍ය ප්‍රවාහය**

|   |              |              |
|---|--------------|--------------|
| කල්පිරිය හිමිකම් ප්‍රාග්ධනය වැඩි වීම            | 2,130,180.55 |              |
| <b>ශුද්ධ මුදල් යෙදවුම් මූල්‍ය ක්‍රියාකාරකම්</b> |              | 2,130,180.55 |

**මුදල් සහ මුදල් සමාන ඉපැයුම් වල ශුද්ධ වටිනාකම ඉහල යාම**

|   |  |                |
|---|--|----------------|
| කාල පරිච්ඡේදය ආරම්භයේ මුදල් සහ මුදල් සමාන ඉපැයුම් ( සටහන 28 ) |  | 538,683,612.77 |
| කාල පරිච්ඡේදය අවසානයේ මුදල් සහ මුදල් සමාන වත්කම් ( සටහන 27 )  |  | 186,655,912.23 |
|   |  | 725,339,525.00 |

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් ප්‍රකාශයේ වෙනස්වීම

|                                    | රජයේ ගිණුම    | ප්‍රාග්ධන සංචිත  | කල්පිතව හිමිකම් | ප්‍රතික්ෂේපයට ලක්වූ සංචිත | ප්‍රාග්ධන දායකත්වය | ආදායම් ගිණුම   | නිදන් අරමුදල | සංචාරක අරමුදල | එකතුව            |
|------------------------------------|---------------|------------------|-----------------|---------------------------|--------------------|----------------|--------------|---------------|------------------|
| <b>2013 ජනවාරි 01 දිනට ශේෂය</b>    | 14,272,174.41 | (243,736,884.06) | 84,450,443.14   | 945,835,503.71            | 1,636,043,832.98   | 323,097,199.60 | 759,021.45   | 930,000.00    | 2,761,651,291.23 |
| වර්ෂය සඳහා ලාභය                    | -             | -                | -               | -                         | -                  | 276,058,787.59 | -            | -             | 276,058,787.59   |
| පොලී ආදායම                         | -             | -                | 2,130,180.55    | -                         | -                  | -              | -            | -             | 2,130,180.55     |
| <b>2013 දෙසැම්බර් 31 දිනට ශේෂය</b> | 14,272,174.41 | (243,736,884.06) | 86,580,623.69   | 945,835,503.71            | 1,636,043,832.98   | 599,155,987.19 | 759,021.45   | 930,000.00    | 3,039,840,259.37 |

**ගිණුම් වලට අදාළ සටහන්**

**1.0 ගිණුම්මය ප්‍රතිපත්ති**

**1.01 ගිණුම්මය අවශ්‍යතා:**

ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් මත මූල්‍ය ප්‍රකාශ පිලියෙල කර ඇත. ගිණුම් සඳහා බලපාන උද්ධමනීය හේතූන් සඳහා ගැලපීම් කර නොමැත.

**1.02 ගිණුම්කරණ දිනෙන් පසු ක්‍රියාකාරකම්**

ගිණුම්කරණ දිනෙන් පසු සිදු වූ ක්‍රියාකාරකම් ප්‍රමාණාත්මක බලපෑම් වර්ෂයේ කාල පරිච්ඡේදයේ ගිණුම් වලට සුදුසු පරිදි අදාළ ගැලපුම් කර ඇත.

**1.03 ඉන්වෙන්ට්‍රි / තොග**

තොග ගණනය ශුද්ධ උපලබ්ධි අගය සහ පිරිවැය යන දෙකෙන් අවම අගය මත සිදු කර ඇත.

**1.04 ක්ෂයවීම්**

ක්ෂයවීම් ගණනය වත්කම් වල පිරිවැය සහ තක්සේරු අගය සරල මාර්ගික ක්‍රමය මත පහත පරිදි වේ

|                                 |   |                   |
|---------------------------------|---|-------------------|
| ඉඩම්                            | - | ක්ෂය විමක් නොමැත. |
| ගොඩනැගිලි                       | - | 5% (වසර 20 )      |
| මාර්ග සහ සම්බන්ධිත වැඩ කාර්යයන් | - | 12.5% (වසර 08 )   |
| ජලය සහ ජලප්‍රවාහන               | - | 12.5% (වසර 08)    |
| විදුලි සවි කිරීම්               | - | 12.5% (වසර 08)    |
| විදුලි සංදේශ සවිකිරීම්          | - | 12.5% (වසර 08)    |
| උපකරණ සහ සවිකිරීම්              | - | 10% (වසර 10)      |
| ලිඛඩු                           | - | 10% (වසර 10)      |
| විවිධ උපකරණ                     | - | 10% (වසර 10)      |
| පිරියත සහ උපකරණ                 | - | 20% (වසර 05)      |
| මෝටර් රථ                        | - | 20% (වසර 05)      |
| දත්ත සැපයුම් උපකරණ              | - | 20% (වසර 05)      |
| විදුරු සහ පිගන්බඩු              | - | 33 1/3% (වසර 03)  |
| හැඳි ගැරුප්පු සහ රිදී භාණ්ඩ     | - | 25% (වසර 04)      |
| රෙදිපිලි                        | - | 50% (වසර 02)      |
| සංවර්ධන පිරිවැය                 | - | 10% (වසර 10)      |

ඉහත සඳහන් කර ඇති වත්කම් සඳහා ක්ෂයවීම් ඉදිරිපත් කර ඇත්තේ ඒවා මිලදී ගත් සහ අත්පත් කරගත් වර්ෂයන්ට අදාළවය.

1.05 බොල්ඡය සඳහා වෙන් කිරීම්

බොල්ඡය සහ අඩමාන ඡය සඳහා වෙන් කිරීම් අදාල ගණුදෙනු කරුවන්ගේ ඡයගැති ශේෂයන් කුලී තැන්පතු අඩු කිරීමෙන් පසු පහත පදනම මත ගණනය කර ඇත.

|                                    |   |                      |
|------------------------------------|---|----------------------|
| වසරකට වැඩි නමුත් වසර දෙකකට අඩු     | - | වෙන්කිරීම් කර නොමැත. |
| වසර දෙකකට වැඩි නමුත් වසර තුනකට අඩු | - | 05%                  |
| වසර තුනකට වැඩි නමුත් වසර හතරකට අඩු | - | 25%                  |
| වසර හතරක් සහ ඊට වැඩි               | - | 50%                  |

1.06 අසම්භාව්‍ය වගකීම්

ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිතීන් 08 අනුව හෙලිදරව් කල යුතු අසම්භාව්‍ය වගකීම් නොමැත

1.07 බඳුකරඡය

1979 අංක 28 දරණ දේශීය ආදායම් පනතෙහි වගන්ති අංක 8(ඒ)(xx) අනුව අධිකාරීය ආදායම් බඳු වලින් නිදහස්ව ඇත. එනමුත් 2002 අංක 10 දරණ දේශීය ආදායම් පනත අනුව ආදායම් වාර්තාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවනු ලැබේ.

1.08 විදේශ මුදල් ප්‍රේෂඡය

මෙම ප්‍රේෂඡයන් පහත අනුපාතිකයන් මත සිදු කර ඇත.

|                  |   |       |
|------------------|---|-------|
| ලැබීම් සහ ගෙවීම් | - | සත්‍ය |
| මුදල් ප්‍රේෂඡන්  | - | සත්‍ය |

1.09 වත්කම් ප්‍රාග්ධනීගතකරඡය

2013 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දින දක්වා කාල පරිච්ඡේදය තුල ප්‍රාග්ධනීගතකරඡය ලද සමස්ථ වත්කම් වල පරිවැය 1, 139,507.25 ක් වේ. ඒවා පහත දැක්වේ

| විස්තරය                                       | වටිනාකම (රු) |
|---|--------------|
| ශ්‍රී ලංකා සං. සං. අධිකාරීය පාසීකුඩා කාර්යාලය | 1,139,507.25 |

1.10 අත්තිකාරම්

පහත සඳහන් අත්තිකාරම් ජංගම වත්කම් තුළින් නිරූපනය වේ.

|  | වටිනාකම<br>රු. (මිලියන) |
|--|-------------------------|
| 1. ඉඩම් අත්පත් කර ගැනීම - දෙද්දුව ව්‍යාපෘතිය | 30.00                   |
| 2. ඉඩම් අත්පත් කර ගැනීම - කල්පිටිය ඩව්බේ     | 41.00                   |

බෙන්තොට දෙද්දුව කලාපයේ පොද්ගලික ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 30 ක අත්තිකාරමක් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වෙත නිකුත් කර ඇත. එම ඉඩම් අත්පත් කර ගැනීම් ක්‍රියාවලිය ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් අමාත්‍යාංශයේ සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ක්‍රියාත්මක වේ.

අනෙකත් අත්තිකාරම් එනම් රුපියල් මිලියන 41 ක් ප්‍රමාණය පොද්ගලික ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් වෙත මුදාහරින ලදී. ඉඩම් අමාත්‍යාංශයේ සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ උපකාර ලබා ගනිමින් එම ඉඩම් අත්පත් කර ගැනීම සඳහා කල්පිටිය ප්‍රාදේශීය ලේකම් විසින් අවශ්‍ය පියවර ගෙන ඇත.

සටහන , ඉහත අත්තිකාරම් දෙකෙහි වර්තමාන තත්වය පහත පරිදි වේ.

(a) දෙද්දුව ව්‍යාපෘතිය

|                       | රු.                  |
|-----------------------|----------------------|
| මූලික අත්තිකාරම       | 30,000,000.00        |
| උපටිත පොලිය           | 39,124,674.54        |
| <b>මුළු අත්තිකාරම</b> | <b>69,124,674.54</b> |

ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් අත්පත් කර ගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන අතර අදාළ ඉඩම් අර්ථලාභිත්වය තහවුරු කරමින් වන්දි ගෙවීම් සිදු කරනු ලබයි. ඉතිරි මූල්‍ය ගෙවීම් අනෙකුත් ඉඩම් සඳහා ගෙවීම් කිරීමට ප්‍රාදේශීය ලේකම් සතුට තබා ගනී. ඒ අනුව ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් පවරා ගැනීමේ සහතිකය ශ්‍රී ලංකා සාමාජික සංවර්ධන අධිකාරියට නිකුත් කරනු ලබයි

(b) කල්පිටිය ව්‍යාපෘතිය

2013 ජෛෂ්ඨ 31 දින බැංකු තහවුරු කිරීම් අනුව අත්තිකාරම් වල අගය පහත පරිදි ඉහල ගොස් ඇත.

|                       |                      |
|-----------------------|----------------------|
| මූලික අත්තිකාරම       | 41,000,000.00        |
| උපටිත පොලිය           | 13,415,473.46        |
| <b>මුළු අත්තිකාරම</b> | <b>54,415,473.46</b> |

ඒ අනුව රුපියල් 13, 415,473.46 ක පොලී මූල්‍ය වටිනාකමෙන් මූලික අත්තිකාරමට එකතු වී ඇති අතර එම සමස්ථ මුදල ඉඩම් අත්පත් කර ගැනීම සඳහා යොදවනු ඇත.

**1.11 ආයෝජන**

1991 වසරේදී ටාප් එක්සෝටිකා සමාගමෙහි මණ්ඩලය රුපියල් මිලියන 4 ක මූල්‍යයන් (රු. 10/-කොටස් x 400,000) ආයෝජනය කර ඇත. මෙම සමාගමේ කොටස් ලැයිස්තු ගත කර නොමැත. සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව 2013 වර්ෂයේ කොටසක ශුද්ධ පොත් අගය රු. 10.51 ක් වේ.

ඊට අමතරව පූර්ව ලංකා සංචාරක මණ්ඩලය විසින් දැනට ක්‍රියාත්මක නොවන ශ්‍රී ලංකා සංචාරක හෝටල් පුනුණු (පුද්ගලික) සමගමෙන් රු. 750,000 ක ආයෝජනයක් කර ඇති අතර පවතින තොරතුරු අනුව එම පුනුණු ආයතනය ඇවර කිරීමට නියමිත වේ

**1.12 සම්බන්ධිත පාර්ශවයන් අතර ගනුදෙනු**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් අංක 24 ට අනුව සම්බන්ධිත පාර්ශවයන්ගේ ගනුදෙනු හෙලිදරව් කිරීමට නොමැත

**1.13 නොනිම් වැඩ**

ඉදිරිපත් කර ඇති නොනිම් වැඩ අගය රු. 194, 053,108.58 ක් වේ. එය ගොඩ නගමින් පවතින ව්‍යාපෘති සම්බන්ධව නියෝජනය වේ. (කරුණාකර සටහන් අංක 6 බලන්න).

**1.14 ණයගැති වටිනාකම රු. 326,463,332.10**

| විස්තරය                                | ණයගැති වටිනාකම |
|--|----------------|
|  | රු.            |
| වෙළඳ ණයගැතියන්                         | 21,391,637.07  |
| විවිධ ණයගැතියන්                        | 4,638,136.58   |
| උප එකතුව                               | 26,029,773.65  |
| අඩු කලා - අධිමාන ණය සඳහා වෙන් කිරීම    | (2,094,707.64) |
| ශුද්ධ අගය - වෙළඳ සහ විවිධ ණයගැතියන්    | 23,935,066.01  |
| ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය   | 26,127,775.25  |
| ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය | 11,236,982.13  |

|                                  |                |
|----------------------------------|----------------|
| ශ්‍රී ලංකා සම්මුති කාර්යාලය      | 694,466.00     |
| කල්පිත ව්‍යාපෘතිය                | 83,681.75      |
| සංචාරක සංවර්ධන අරමුදල ජංගම ගිණුම | 207,158,628.18 |
| මලආපවහන පද්ධතිය ලැබිය යුතු මුදල  | 31,772,707.21  |
| ජලපවාහන සේවා - පාසිකුඩා          | 8,293,317.74   |
| ණයගැනී # NPCL                    | 1,287,371.71   |
| වර්තන ගිණුම - ප්‍රධාන කාර්යාලය   | 42,630.65      |
| අගරු වූ වෙක්පත්                  | 660,463.25     |
| උත්සව අත්තිකාරම්                 | 160,000.00     |
| විශේෂ ණය                         | 133,604.99     |
| ආපදා ණය                          | 14,876,637.23  |
| එකතුව                            | 326,463,332.10 |

1.15 ණයහිමි වටිනාකම රු.. 6,907,070.38

පහත සඳහන් වටිනාකම් ණයහිමි වටිනාකමට ඇතුළත් වේ.

| විස්තරය                                | ණයහිමි වටිනාකම<br>රු. |
|--|-----------------------|
| විවිධ ණයහිමියන්                        | 147,063.02            |
| ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය   | 47,905.74             |
| ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය | 6,511,960.19          |
| ශ්‍රී ලංකා සම්මුති කාර්යාලය            | 26,848.24             |
| පාරිතෝෂිත / ගෙවිය යුතු                 | 67,101.75             |
| කල්පිත ව්‍යාපෘතිය / ගෙවිය යුතු         | 106,191.44            |
| <b>එකතුව</b>                           | <b>6,907,070.38</b>   |

1.16 සංසන්දනාත්මක ගිණුම්

පසුගිය වසරේ මූල්‍ය ප්‍රකාශන සමග සසඳා සංසන්දනාත්මක මූල්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත.

1.17 ඉඩම් තක්සේරුකරණය

මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සියල්ල තක්සේරු කළ යුතු යැයි යන නිගමනය මත රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඉඩම් තක්සේරුකරණය ආරම්භ කර ඇත. ඒ අනුව තක්සේරුකරණය මුළුමනින්ම අවසන් පසු ඒවායෙ අගයන් පොත්පත් වලට ගනු ලැබේ.

1.18 ඉඩම් ගෙවිය යුතු බදු කුලී රු.. 411,286,500.00

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉඩම් සඳහා ඉහත මූල්‍ය ලැබීම් නියෝජ්‍ය ලේකම් මහා භාණ්ඩාගාර ගිණුමට ලැබී ඇත.

1.19 කල්පිටිය ව්‍යාපෘතිය

කල්පිටිය ව්‍යාපෘතිය වෙනුවෙන් ලැබුණු සියළු මූල්‍ය සම්පත් සහ වියදම් ව්‍යාපෘති ක්‍රියාකාරකම් කාර්යාල පරිපාලනයන් සම්බන්ධව පහත ප්‍රකාශයෙන් විස්තර වේ. සියළුම වියදම් ව්‍යාපෘතිය වෙනුවෙන් වර්ගීකරණය කර ඇති අතර නොනිම් වැඩ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී ගිණුමෙහි දක්වා ඇත. ව්‍යාපෘතිය වෙනුවෙන් අරමුදල් ලැබීම් ව්‍යාපෘතියේ ස්කන්ධය ලෙස වර්ග කර ඇති අතර, ටෙන්ඩර් ලියවිලි විකිණීමෙන් ලැබූ මූල්‍ය ව්‍යාපෘති ආදායම් ලෙස වර්ග කර ඇත. තවද කොන්ත්‍රාත් මිලෙන් 1% ක් වූ රු. 1,500,000/- ක ප්‍රමාණය ඍජුවම ස්කන්ධ ගිණුමට ලැබිය යුතු ප්‍රමාණයක් ලෙස හඳුනාගෙන ඇත. තව දුරටත් දැරූ වියදම් උපවිභව පදනම මත හඳුනාගෙන ඇත.

ලැබීම්

| විස්තරය  | වටිනාකම (රු)         |
|--|----------------------|
| ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය                                   | 45,680,602.80        |
| ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය                                 | 47,500,000.00        |
| ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය                               | 1,800,000.00         |
| ශ්‍රී ලංකා සම්මුති කාර්යාලය  | 600,000.00           |
| කියුබ් ලංකා ලෙෂර් දේපල පුද්ගලික සමාගම - විමසුම් මිලෙන් 1% ක ප්‍රමාණය | 1,000,000.00         |
| සන් රිසෝට් ආයෝජන පුද්. සමාගම # 1% නියම කළ මිලෙන්                     | 500,000.00           |
| ටෙන්ඩර් ගාස්තු රු..2,000/-   | 18,000.00            |
| ටෙන්ඩර් ගාස්තු රු. 25,000/-  | 1,725,000.00         |
| <b>එකතුව</b>   | <b>98,823,602.80</b> |

## වියදම්

| විස්තරය                            | වටිනාකම (රු)          |
|------------------------------------|-----------------------|
| ගෙවීම් වැඩ සටහන / ව්‍යාපෘති වියදම් | 66,306,641.53         |
| පරිපාලන වියදම                      | 32,113,102.73         |
| ප්‍රාග්ධන වියදම                    | 1,839,319.60          |
| <b>එකතුව</b>                       | <b>100,259,063.86</b> |

10.දේපල, පිරිසහ සහ උපකරණ

සටහන්  
අංක 10

| සටහන  | විස්තරය                   | මේසය<br>01.01.2013 | එකතුකිරීම් 2013 | මාරුකිරීම්<br>/හැලපීම් | ශේෂය<br>31.12.2013 | සමවිත ක්ෂය<br>01.01.2013 | ක්ෂය වීම්<br>31.12.2013 | මාරුකිරීම් /<br>හැලපීම් | සමුච්චි ක්ෂය<br>31.12.2013 | ඉදිරි පොත් අගය<br>31.12.2013 |
|-------|---------------------------|--------------------|-----------------|------------------------|--------------------|--------------------------|-------------------------|-------------------------|----------------------------|------------------------------|
| 10.01 | ශබ්මි                     | 1,573,946,957.47   | 5,782,136.99    | -                      | 1,579,729,094.46   | -                        | -                       | -                       | -                          | 1,579,729,094.46             |
| 10.02 | ගොඩනැගිලි                 | 418,823,993.12     | 2,604,025.84    | 401,241.50             | 421,026,777.46     | 67,562,198.71            | 19,918,686.07           | 15,046.56               | 87,465,838.22              | 333,560,939.24               |
| 10.03 | මාර්ග සහ වැඩ              | 34,626,184.19      | 3,383,060.18    | -                      | 38,009,244.37      | 11,103,554.00            | 4,140,366.16            | -                       | 15,243,920.16              | 22,765,324.21                |
| 10.04 | ජල සහ ජලපොහොසත්           | 154,346,131.96     | 1,312,892.13    | 8,794,626.24           | 146,864,397.85     | 31,146,118.00            | 14,995,063.74           | 3,751,708.87            | 42,389,472.87              | 104,474,924.98               |
| 10.05 | විද්‍යුත් සම්පත්          | 20,183,737.72      | 346,408.06      | 12,000.00              | 20,518,145.78      | 6,819,739.00             | 731,272.24              | 12,000.00               | 7,539,011.24               | 12,979,134.54                |
| 10.06 | දුරකථන සම්පත්             | 16,634,142.92      | 274,989.79      | -                      | 16,909,132.71      | 1,367,813.78             | 1,756,431.08            | -                       | 3,124,244.86               | 13,784,887.85                |
| 10.07 | සම්පත් සහ<br>උපකරණ        | 9,346,316.44       | 204,836.00      | -                      | 9,551,152.44       | 3,416,065.00             | 932,958.33              | -                       | 4,349,023.33               | 5,202,129.11                 |
| 10.08 | ලීබ්ලි                    | 20,195,868.95      | 4,523,050.83    | 1,950.00               | 24,716,969.78      | 4,512,436.80             | 2,169,703.85            | 1,950.00                | 6,680,190.65               | 18,036,779.13                |
| 10.09 | විවිධ උපකරණ               | 19,668,391.12      | 1,083,512.80    | 26,500.00              | 20,725,403.92      | 5,659,113.94             | 1,994,190.46            | 26,500.00               | 7,626,804.40               | 13,098,599.52                |
| 10.10 | පිරිසහ සහ<br>උපකරණ        | 7,770,848.50       | 2,609,985.25    | -                      | 10,380,833.75      | 6,881,446.00             | 448,502.05              | -                       | 7,329,948.05               | 3,050,885.70                 |
| 10.11 | රථ වාහන                   | 29,583,871.19      | -               | -                      | 29,583,871.19      | 21,764,888.89            | 5,801,754.24            | -                       | 27,566,643.13              | 2,017,228.06                 |
| 10.12 | දත්ත සැකසුම්<br>උපකරණ     | 45,678,706.01      | 1,097,895.00    | 14,050.00              | 46,762,551.01      | 38,257,014.00            | 4,206,859.06            | 14,050.00               | 42,449,823.06              | 4,312,727.95                 |
| 10.13 | විදුරු සහ පිහන්සි         | 1,329,947.00       | 69,442.11       | 26,715.00              | 1,372,674.11       | 917,977.00               | 39,752.73               | 20,331.67               | 937,398.06                 | 435,276.05                   |
| 10.14 | හැඳිගැරුණු සහ<br>රිදීතාණව | 521,138.56         | 232,205.00      | -                      | 753,343.56         | 378,741.00               | 51,904.53               | -                       | 430,645.53                 | 322,698.03                   |
| 10.15 | රෙදිපිළි                  | 6,407,045.77       | 1,549,445.00    | -                      | 7,956,490.77       | 4,368,364.00             | 821,726.63              | -                       | 5,190,090.63               | 2,766,400.14                 |
|       | උප එකතුව                  | 2,359,063,280.92   | 25,073,884.98   | 9,277,082.74           | 2,374,860,083.16   | 204,155,470.12           | 58,009,171.17           | 3,841,587.10            | 258,323,054.19             | 2,116,537,028.97             |
| 10.16 | සංවර්ධන පරිවැස            | 167,673,598.58     | 2,682,692.38    | -                      | 170,356,290.96     | 116,706,240.84           | 5,167,180.27            | -                       | 121,873,421.11             | 48,482,869.85                |
|       | එකතුව                     | 2,526,736,879.50   | 27,756,577.36   | 9,277,082.74           | 2,545,216,374.12   | 320,861,710.96           | 63,176,351.44           | 3,841,587.10            | 380,196,475.30             | 2,165,019,898.82             |

**ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය**  
**මූල්‍ය ප්‍රකාශයන් සඳහා සටහන්**  
**2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාල පරිච්ඡේදය සඳහා**

**11 මුදල් සහ බැංකුගත මුදල්**

| අයිතමය   | 2013 ( රු.)           | 2012 ( රු.)           |
|--|-----------------------|-----------------------|
| අතැති මුදල් # සුළු මුදල්                         | 89,621.00             | 40,380.00             |
| බැංකු ගත මුදල් - ප්‍රධාන කාර්යාලය සහ නිකේතන      | 725,207,798.71        | 186,559,960.18        |
| අතැති මුදල් - සුළු මුදල් (කල්පිටිය ව්‍යාපෘතිය)   | 24,910.00             | 25,000.00             |
| බැංකුගත මුදල් - සුළු මුදල් (කල්පිටිය ව්‍යාපෘතිය) | 17,195.29             | 30,572.05             |
| <b>මුළු අතැති මුදල් සහ බැංකුගත මුදල්</b>         | <b>725,339,525.00</b> | <b>186,655,912.23</b> |

**12 වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු මූල්‍යයන්**

| අයිතමය  | 2013 ( රු.)           | 2012 ( රු.)           |
|---|-----------------------|-----------------------|
| වෙළඳ ලැබිය යුතු මූල්‍යයන්                     | 21,391,637.07         | 18,598,900.84         |
| වෙනත් ලැබිය යුතු මූල්‍යයන්                    | 291,996,160.45        | 137,715,832.54        |
| සේවක ණය සහ අත්තිකාරම්                         | 15,170,242.22         | 15,574,846.22         |
| <b>උප එකතුව</b>                               | <b>328,558,039.74</b> | <b>171,889,579.60</b> |
| අඩුකලා : බොල්ණය සහ අධිමාන ණය සඳහා වෙන් කිරීම් | (2,094,707.64)        | (4,695,548.58)        |
| <b>එකතුව</b>                                  | <b>326,463,332.10</b> | <b>167,194,031.02</b> |

**අධිමාන ණය සඳහා වෙන්කිරීම**

| අයිතමය                         | 2013 ( රු.)         | 2012 ( රු.)         |
|--------------------------------|---------------------|---------------------|
| ආරම්භක ශේෂය                    | 4,695,548.58        | 4,162,242.13        |
| වසර සඳහා වෙන් කිරීම (අධි) / උණ | (2,600,840.94)      | 533,306.45          |
| <b>අවසාන ශේෂය</b>              | <b>2,094,707.64</b> | <b>4,695,548.58</b> |

**13 අත්තිකාරම්**

| අයිතමය                                       | 2013 ( රු.)           | 2012 ( රු.)           |
|--|-----------------------|-----------------------|
| අත්තිකාරම් # වියදම්                          | 1,925,896.69          | 902,693.69            |
| අත්තිකාරම් - ඉඩම් අත්පත් කර ගැනීම (දෙද්දුව)  | 69,124,674.54         | 69,124,674.54         |
| අත්තිකාරම් - ඉඩම් අත්පත් කර ගැනීම (කල්පිටිය) | 54,415,473.46         | 52,285,292.91         |
| <b>එකතුව</b>                                 | <b>125,466,044.69</b> | <b>122,312,661.14</b> |

14 නොනිම් වැඩ

| අයිතමය                                      | 2013 ( රු.)           | 2012 ( රු.)           |
|---|-----------------------|-----------------------|
| ජාතික නිවාඩු නිකේතනය (උපදේශන ගාස්තු)        | 62,955.00             | 62,955.00             |
| පාසිකුඩා - යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය | 45,661,667.25         | -                     |
| පාසිකුඩා - පොලොව පිරවීම                     | 21,419,514.01         | 18,079,514.01         |
| ප්‍රධාන කාර්යාලය - රථගාල සහ ප්‍රධාන දොරටුව  | 57,597.95             | 57,597.95             |
| අනුරාධපුරය                                  | 200,000.00            | 200,000.00            |
| සුලංකා බෙන්තොට                              | 250,000.00            | 250,000.00            |
| ප්‍රධාන කාර්යාලය ගොඩනැගිල්ල නවීකරණය         | 22,103,250.86         | -                     |
| සංචාරක පොලීසිය - තොරතුරු මධ්‍යස්ථානය        | 3,196,812.23          | -                     |
| බෙන්තොට -Laying Asphalt Concrete            | 2,376,805.02          | -                     |
| ජෙනරේටර් කාමරය නවීකරණය කිරීම - කතරගම        | 304,762.00            | -                     |
| කල්පිටිය සංවර්ධන ව්‍යාපෘතිය                 | 98,419,744.26         | 98,112,119.77         |
| <b>එකතුව</b>                                | <b>194,053,108.58</b> | <b>116,762,186.73</b> |

15 දිගුකාලීන ආයෝජන

| අයිතමය                                       | 2013 ( රු.)          | 2012 ( රු.)          |
|--|----------------------|----------------------|
| ක්ෂය ආයෝජන - සංචාරක කාර්යාංශය                | 976,508.99           | 976,508.99           |
| ක්ෂය ආයෝජන -සංචාරක මණ්ඩලය                    | 52,154,737.54        | 52,154,737.54        |
| නිදන් අරමුදල ආයෝජන                           | 759,021.45           | 759,021.45           |
| ශ්‍රී ලංකා තෝටල් සංචාරක (පුද්ගලික) සමාගම     | 750,000.00           | 750,000.00           |
| එක්සෝටිකා නිකේතන පුද්ගලික ආයතනය රු. 10 කොටස් | 4,000,000.00         | 4,000,000.00         |
| පාරිතෝෂිත සඳහා වෙන් කිරීම                    | 17,996,326.05        | 17,188,927.64        |
| <b>එකතුව</b>                                 | <b>76,636,594.03</b> | <b>75,829,195.62</b> |

16 පාරිතෝෂිත සඳහා වෙන් කිරීම

| අයිතමය  | 2013 ( රු.)          | 2012 ( රු.)          |
|---|----------------------|----------------------|
| ගෙවිය යුතු පාරිතෝෂිත ඉදිරියට ගෙන ගියා             | 31,674,118.63        | 29,667,781.38        |
| අඩුකලා : 2013 වසරේ පාරිතෝෂිත ගෙවීම                | -                    | 2,882,609.72         |
| <b>උප එකතුව</b>                                   | <b>31,674,118.63</b> | <b>26,785,171.66</b> |
| එකතුකලා : පාරිතෝෂිත සඳහා වෙන්කිරීම 2013           | 4,766,789.83         | 4,888,946.97         |
| <b>2013.12.31 දිනට ගෙවිය යුතු පාරිතෝෂිත එකතුව</b> | <b>36,440,908.46</b> | <b>31,674,118.63</b> |

17 අපගමන බදු

| අයිතම                               | 2013 (රු.)            | 2012 (රු.)            |
|-------------------------------------|-----------------------|-----------------------|
| වසර සඳහා අපගමන බදු                  | 224,365,509.14        | 162,635,991.98        |
| අඩුකලා : වැඩිපුර ගෙවා අති පාරිභෝගික | 318,677.67            | -                     |
| <b>එකතුව</b>                        | <b>224,684,186.81</b> | <b>162,635,991.98</b> |

18 සංචාරක සංවර්ධන බදු

| අයිතම  | 2013 (රු.)            | 2012 (රු.)            |
|--|-----------------------|-----------------------|
| වසර සඳහා සංචාරක සංවර්ධන බදු                            | 130,663,010.15        | 105,641,765.31        |
| එකතුකලා : වසරේ වෙන්කිරීම් (ඇස්කමේන්තු අනුව වෙනස් වීම්) | 11,444,575.96         | 7,620,810.78          |
| <b>එකතුව</b>   | <b>142,107,586.11</b> | <b>113,262,576.09</b> |

19 ගාස්තු සහ බලපත්‍ර

| අයිතම   | 2013 (රු.)            | 2012 (රු.)           |
|---|-----------------------|----------------------|
| ඉඩම් බදු ආදායම - ප්‍රධාන කාර්යාලය             | 34,779,298.30         | 31,672,419.84        |
| බලපත්‍ර ගාස්තු / පරිපාලන ගාස්තු / විසා ගාස්තු | 53,587,114.78         | 50,897,124.81        |
| ජාතික සංචාරක ආයෝජන ඒකකය                       | 7,802,201.96          | 9,417,364.70         |
| සංචාරක සංවර්ධන අරමුදලේ පරිපාලන ගාස්තු         | 5,101,267.45          | 4,064,827.75         |
| <b>එකතුව</b>                                  | <b>101,269,882.49</b> | <b>96,051,737.10</b> |

20 අතිරික්ත / (ඳානතා) - දේශීය සංචරණ හා නිකේතන මෙහෙයුම්

| අයිතම  | 2013 (රු.)          | 2012 (රු.)           |
|--|---------------------|----------------------|
| කතරගම  | 3,314,513.65        | 4,892,670.72         |
| නුවරඑළිය   | (1,463,681.70)      | 2,508,773.01         |
| බණ්ඩාරවෙල  | (269,100.94)        | 1,214,233.91         |
| අනුරාධපුරය   | 1,069,608.68        | 373,010.83           |
| බෙන්තොට  | 13,302,835.58       | 13,230,796.55        |
| පොලොන්නරුව / ගිරිතලේ                                       | 2,622,219.76        | 2,873,596.26         |
| කල්කුඩා  | (13,934,265.82)     | (12,012,571.07)      |
| <b>අතිරික්ත / (ඳානතා) - දේශීය සංචරණ හා නිකේතන මෙහෙයුම්</b> | <b>4,642,129.21</b> | <b>13,080,510.21</b> |

21 වෙනත් ආදායම්

| අයිතම                              | 2013 (රු.)           | 2012 (රු.)           |
|------------------------------------|----------------------|----------------------|
| පොලී ආදායම - සේවක ණය               | 473,544.39           | 470,622.49           |
| බැංකු පොලී                         | 17,768,612.05        | 9,324,288.61         |
| ප්‍රතිලාභ අලාභ වත්කම් බැහැර කිරීම් | 12,766.67            | 2,912,422.07         |
| <b>වෙනත් ආදායම්</b>                | <b>5,151,074.24</b>  | <b>2,323,215.76</b>  |
| හිනවන අගය මත උපවිත වියදම්          | 7,124,593.10         | 6,155,894.91         |
| <b>එකතුව</b>                       | <b>30,530,590.45</b> | <b>21,186,443.84</b> |

22 වැටුප් වේතන හා ප්‍රතිලාභ

| අයිතම                                      | 2013 (රු.)           | 2012 (රු.)           |
|--|----------------------|----------------------|
| වැටුප් හා දීමනා                            | 41,656,186.56        | 46,751,888.81        |
| නිවාඩු දින සහ වෙනත් දීමනා                  | 122,296.50           | 114,161.75           |
| අතිකාල                                     | 2,678,382.96         | 1,675,651.95         |
| සේවක අර්ථසාධක අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය | 3,583,852.84         | 4,047,520.34         |
| සේවක භාරකාර අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය   | 723,490.56           | 804,933.72           |
| සේවක සුභසාධනය                              | 15,074,855.30        | 10,770,722.35        |
| සේවක නිල ඇඳුම                              | 286,287.51           | 239,141.71           |
| ගමන් වියදම් - දේශීය                        | 741,506.25           | 741,346.75           |
| පාරිභෝගික                                  | 4,766,789.83         | 4,888,946.97         |
| පැමිණීමේ දිරිගැන්වීම                       | 1,572,759.75         | 1,618,445.00         |
| සේවක වන්දිගෙවීම                            | 6,266,517.21         | -                    |
| <b>එකතුව</b>                               | <b>77,472,925.27</b> | <b>71,652,759.35</b> |

23 සැපයුම් සහ පාරිභෝගික භාවිතයන්

| අයිතම                      | 2013 (රු.)           | 2012 (රු.)           |
|----------------------------|----------------------|----------------------|
| සංග්‍රහ දේශීය              | 1,672,072.52         | 1,812,670.76         |
| විවිධ සැපයීම               | 1,642,365.45         | 1,104,102.02         |
| ආරක්ෂක ගාස්තු              | 4,284,366.49         | 3,257,340.72         |
| පවිත්‍රතා ගාස්තු           | 3,040,395.73         | 1,663,517.09         |
| ලිපිද්‍රව්‍ය               | 3,231,002.51         | 4,345,095.65         |
| දුරකථන                     | 7,507,302.66         | 7,463,174.00         |
| තැපැල් හා මුද්දර කිරු බදු  | 2,128,373.36         | 2,021,285.03         |
| විදුලිය                    | 11,614,489.91        | 10,304,847.34        |
| ගාස්තු සහ බලපත්‍ර          | 904,919.85           | 1,296,687.58         |
| රක්ෂණ - ස්ථාවර වත්කම්      | 1,048,023.83         | 1,166,445.80         |
| ගොඩනැගිලි නඩත්තු           | 1,032,969.32         | 1,809,164.24         |
| උපකරණ නඩත්තු               | 4,217,645.29         | 2,205,759.88         |
| ප්‍රචාරණ                   | 2,219,226.37         | 1,696,668.12         |
| නීති වියදම්                | 2,061,436.14         | 921,513.29           |
| වාහන කුලී                  | 5,210,634.46         | 13,715,889.50        |
| වාහන නඩත්තු සහ අළුත්වැඩියා | 9,811,179.71         | 9,329,351.25         |
| ජලය                        | 841,178.10           | 741,759.58           |
| වාහන නඩත්තු සහ අළුත්වැඩියා | -                    | 533,306.45           |
| <b>එකතුව</b>               | <b>62,467,581.70</b> | <b>65,388,578.30</b> |

24 වෙළඳාම් සම්බන්ධිත වියදම

| අයිතම                          | 2013 (රු.)           | 2012 (රු.)           |
|--------------------------------|----------------------|----------------------|
| සංඛ්‍යාන සමීක්ෂණ               | 2,614,052.71         | 1,351,614.33         |
| හෝටල් වර්ගීකරණය                | 31,667,897.26        | 5,676,890.85         |
| ගමන් වියදම් # විදේශීය          | 460,283.03           | 419,310.02           |
| මුද්‍රණ සහ ප්‍රකාශන            | 473,783.31           | 1,868,488.01         |
| සම්මේලන සහ විශේෂ ක්‍රියාකාරකම් | 5,443,588.53         | 10,965,078.57        |
| උප ජාත්‍යන්තර සංවිධාන          | 5,219,253.00         | 4,764,022.00         |
| ප්‍රජාසම්බන්ධතා                | 1,077,899.99         | 3,152,834.26         |
| ජාතික සංචාරක ආයෝජන ඒකකය        | 2,918,875.06         | 7,605,268.39         |
| සේවක පුහුණු සහ උපදේශක සේවා     | 1,634,720.29         | 1,381,720.45         |
| පොත් පත් සහ සහරා               | 162,140.00           | 199,630.00           |
| තොරතුරු තාක්ෂණ නඩත්තු          | 6,294,792.01         | 8,044,725.95         |
| කළමනාකරණ වියදම්                | 688,313.23           | -                    |
| <b>එකතුව</b>                   | <b>58,655,598.42</b> | <b>45,429,582.83</b> |

25 වෙනත් වියදම්

| අයිතමය                     | 2013 ( රු.)       | 2012 ( රු.)         |
|----------------------------|-------------------|---------------------|
| අධ්‍යක්ෂ මණ්ඩල දීමනා       | 193,500.00        | 232,500.00          |
| අලාභ සහ ලියාතැරීම්         | -                 | 140,004.00          |
| වත්කම් බැහැර කිරීම මත අලාභ | 2,000.00          | 7,313,605.76        |
| විගණන ගාස්තු               | 266,415.64        | 851,146.04          |
| ආර්ථික සේවා බදු            | 93,463.92         | 176,362.36          |
| <b>එකතුව</b>               | <b>555,379.56</b> | <b>8,713,618.16</b> |

26 මූල්‍ය පිරිවැය

| අයිතම        | 2013 ( රු.)      | 2012 ( රු.)      |
|--------------|------------------|------------------|
| බැංකු ගාස්තු | 69,333.77        | 81,679.00        |
| <b>එකතුව</b> | <b>69,333.77</b> | <b>81,679.00</b> |

මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය සඳහා සටහන්

27 කාල පරිච්ඡේදය අවසානයේ මුදල් සහ මුදල් හා සමාන සංයුතිය

|  |                |
|--|----------------|
| මුදල් සහ බැංකු ශේෂය - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය | 725,297,419.71 |
| මුදල් සහ බැංකු ශේෂය - කල්පිටිය ව්‍යාපෘතිය                | 42,105.29      |
|  | 725,339,525.00 |

28 ආරම්භක මුදල් ශේෂය

|  |                       |
|--|-----------------------|
| 2013.01.01 දිනට ශ්‍රී ලංකා සං.සං. අ. සේ මුදල් ශේෂය | 186,600,340.18        |
| 2013.01.01 දිනට කල්පිටිය ව්‍යාපෘතියේ මුදල් ශේෂය    | 55,572.05             |
| <b>2013.01.01 දිනට මුදල් ශේෂය</b>                  | <b>186,655,912.23</b> |

**නිකේතන මෙහෙයුම් සාරාංශය**  
**2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාලපරිච්ඡේදය සඳහා**

| සටහන                         | 2013<br>රු.         | 2012<br>රු.          |
|------------------------------|---------------------|----------------------|
| <b>දේශීය සංවරණ හා නිකේතන</b> |                     |                      |
| කතරගම                        | 3,314,513.65        | 4,892,670.72         |
| නුවරඑළිය                     | (1,463,681.70)      | 2,508,773.01         |
| බණ්ඩාරවෙල                    | (269,100.94)        | 1,214,233.91         |
| අනුරාධපුරය                   | 1,069,608.68        | 373,010.83           |
| උප එකතුව                     | 2,651,339.69        | 8,988,688.47         |
| <b>ජාතික නිවාඩු නිකේතන</b>   |                     |                      |
| බෙන්තොට                      | 13,302,835.58       | 13,230,796.55        |
| පොලොන්නරුව / ගිරිතලේ         | 2,622,219.76        | 2,873,596.26         |
| කල්කුඩා                      | (13,934,265.82)     | (12,012,571.07)      |
| උප එකතුව                     | 1,990,789.52        | 4,091,821.74         |
| <b>අතිරික්තය / (උනතාවය)</b>  | <b>4,642,129.21</b> | <b>13,080,510.21</b> |

**තානායම - කතරගම**  
**ආදායම් ප්‍රකාශනය**

2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාල පරිච්ඡේදය සඳහා

|  | 2013<br>Rs.          | 2012<br>Rs           |
|--|----------------------|----------------------|
| ආපනශාලා විකුණුම්                           | 8,077,817.05         | 7,488,548.20         |
| අඩුකලා - විකුණුම් පරිවැය                   | 3,789,833.05         | 3,598,277.60         |
| <b>දළ ආදායම්</b>                           | <b>4,287,984.00</b>  | <b>3,890,270.60</b>  |
| කාමර විකුණුම්                              | 13,370,257.15        | 12,818,380.20        |
| වෙනත් ආදායම්                               | 16,300.56            | 4,440.00             |
| <b>දළ ලාභය</b>                             | <b>17,674,541.71</b> | <b>16,713,090.80</b> |
| අඩුකලා - පරිපාලන සහ ආයතනික වියදම්          | 11,013,117.09        | 10,478,502.08        |
| ක්ෂයවීම්                                   | 3,346,910.97         | 1,341,918.00         |
| <b>අතිරික්තය / (උනන්දුව)</b>               | <b>3,314,513.65</b>  | <b>4,892,670.72</b>  |
| <b>පරිපාලන සහ ආයතනික වියදම්</b>            |                      |                      |
| වැටුප් සහ දීමනා                            | 3,464,002.62         | 3,384,596.08         |
| අතිකාල                                     | 309,597.20           | 250,623.15           |
| සේවක අර්ථසාධක අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය | 324,363.36           | 325,880.11           |
| සේවක භාරකාර අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය   | 64,872.67            | 65,176.06            |
| සේවක සුභ සාධනය / සංග්‍රහ වියදම් - දේශීය    | 276,045.07           | 343,067.00           |
| සේවක ආහාර                                  | 315,176.56           | 124,395.94           |
| ගමන් වියදම් - දේශීය                        | 4,735.00             | 3,774.00             |
| සේවක නිල ඇඳුම්                             | 109,938.36           | 88,967.25            |
| පිරිසිදු කිරීම් සඳහා සැපයීම්               | 336,202.68           | 427,137.21           |
| විවිධ සැපයීම්                              | 244,036.60           | 268,261.80           |
| ආරක්ෂක සැපයීම්                             | 634,139.75           | 683,740.66           |
| පවිත්‍රතා ගාස්තු                           | 756,781.95           | 751,881.31           |
| දුරකථන                                     | 128,793.92           | 114,921.51           |
| ලිපි ද්‍රව්‍ය                              | 129,954.20           | 75,835.80            |
| මුද්‍රණ සහ ප්‍රකාශන                        | 53,140.00            | 47,780.00            |
| විදුලිය                                    | 1,862,128.57         | 1,652,341.98         |
| ගාස්තු සහ බලපත්‍ර                          | 30,312.54            | 20,961.71            |
| රක්ෂණ ස්ථාවර වත්කම්                        | 2,813.63             | 2,821.34             |
| ලොන්ඩ්‍රි                                  | 362,228.93           | 295,779.23           |
| ගොඩනැගිලි නඩත්තු                           | 121,346.00           | 304,134.00           |
| උපකරණ නඩත්තු                               | 154,532.00           | 39,501.00            |
| බැංකු ගාස්තු සහ හරබදු                      | 4,500.00             | 6,340.00             |
| වාහන නඩත්තු සහ අළුත්වැඩියා                 | 73,992.44            | 99,920.36            |
| පොත්පත් සහ සඟරා                            | 9,280.00             | 8,730.00             |
| පැමිණීමේ දිරි දීමනා                        | 166,765.00           | 178,680.00           |
| ආර්ථික සේවා ගාස්තු                         | 14,795.77            | 20,203.12            |
| ජලය  | 1,058,642.27         | 893,051.46           |
| <b>එකතුව</b>                               | <b>11,013,117.09</b> | <b>10,478,502.08</b> |

**ජාතික නිවාඩු නිකේතනය - නුවරඑළිය**  
**ආදායම් ප්‍රකාශනය**  
**2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාල පරිච්ඡේදය සඳහා**

|  | සටහන | 2013<br>රු.           | 2012<br>රු.          |
|--|------|-----------------------|----------------------|
| ආපනශාලා විකුණුම්                           |      | 5,698,698.22          | 7,254,003.10         |
| අඩුකලා - විකුණුම් පරිවැය                   |      | 2,555,407.21          | 3,214,318.87         |
| <b>දළ ආදායම්</b>                           |      | <b>3,143,291.01</b>   | <b>4,039,684.23</b>  |
| කාමර විකුණුම්                              |      | 6,749,072.70          | 9,297,024.44         |
| වෙනත් ආදායම්                               |      | 94,979.00             | 203,042.20           |
| <b>උප එකතුව</b>                            |      | <b>6,844,051.70</b>   | <b>9,500,066.64</b>  |
| <b>දළ ලාභය</b>                             |      | <b>9,987,342.71</b>   | <b>13,539,750.87</b> |
| අඩුකලා - පරිපාලන සහ ආයතනික වියදම්          |      | 9,891,805.53          | 9,237,780.86         |
| ක්ෂයවීම්                                   |      | 1,559,218.88          | 1,793,197.00         |
| <b>අතිරික්තය / (උනතාවය)</b>                |      | <b>(1,463,681.70)</b> | <b>2,508,773.01</b>  |
| <b>පරිපාලන සහ ආයතනික වියදම්</b>            |      |                       |                      |
| වැටුප් සහ දීමනා                            |      | 3,771,864.37          | 3,350,165.93         |
| අතිකාල                                     |      | 305,918.60            | 321,790.44           |
| සේවක අර්ථසාධක අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය |      | 365,268.05            | 329,833.06           |
| සේවක භාරකාර අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය   |      | 73,053.61             | 65,966.59            |
| සේවක සුභ සාධනය / සංග්‍රහ වියදම් - දේශීය    |      | 522,051.32            | 285,600.50           |
| සේවක නිළ ඇඳුම්                             |      | 98,502.32             | 79,402.00            |
| පිරිසිදු කිරීම් සඳහා සැපයීම්               |      | 137,695.00            | 137,774.00           |
| විවිධ සැපයීම්                              |      | 247,360.10            | 288,416.50           |
| ආරක්ෂක සැපයීම්                             |      | 534,434.81            | 517,736.48           |
| පවිත්‍රතා ගාස්තු                           |      | 644,025.80            | 529,935.40           |
| ලිපිද්‍රව්‍ය                               |      | 54,076.16             | 27,728.50            |
| දුරකථන                                     |      | 122,402.05            | 147,506.10           |
| තැපැල් සහ මුද්දර                           |      | 44,810.00             | 42,855.00            |
| විදුලිය                                    |      | 1,783,190.32          | 1,870,024.03         |
| ගාස්තු සහ බලපත්‍ර                          |      | 90,199.39             | 132,446.47           |
| රක්ෂණ ස්ථාවර වත්කම්                        |      | 8,763.35              | 8,763.36             |
| ලොන්ඩ්‍රි                                  |      | 147,945.00            | 188,203.00           |
| ගොඩනැගිලි නඩත්තු                           |      | 302,575.10            | 89,150.30            |
| උපකරණ නඩත්තු                               |      | 95,442.80             | 232,000.00           |
| ප්‍රවාහන කුලී                              |      | 13,450.00             | 11,650.00            |
| බැංකු ගාස්තු සහ හරබදු                      |      | 5,250.00              | 6,760.00             |
| වාහන නඩත්තු සහ අළුත්වැඩියා                 |      | 111,724.45            | 95,173.68            |
| පොත්පත් සහ සඟරා                            |      | 9,340.00              | 8,180.00             |
| පැමිණීමේ දිරි දීමනා                        |      | 177,727.00            | 181,098.00           |
| ජලය  |      | 216,733.20            | 268,330.00           |
| ආර්ථික සේවා ගාස්තු                         |      | 8,002.73              | 21,291.52            |
| <b>එකතුව</b>                               |      | <b>9,891,805.53</b>   | <b>9,237,780.86</b>  |

**ජාතික නිවාඩු නිකේතනය - බණ්ඩාරවෙල**  
**ආදායම් ප්‍රකාශනය**  
**2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාල පරිච්ඡේදය සඳහා**

|  | සටහන | 2013<br>රු.          | 2012<br>රු.          |
|--|------|----------------------|----------------------|
| ආපනශාලා විකුණුම්                           |      | 8,472,821.10         | 8,367,151.85         |
| අඩුකලා - විකුණුම් පරිවැය                   |      | 3,552,806.22         | 4,019,846.42         |
| <b>දළ ආදායම්</b>                           |      | <b>4,920,014.88</b>  | <b>4,347,305.43</b>  |
| කාමර විකුණුම්                              |      | 7,577,322.20         | 8,390,219.45         |
| වෙනත් ආදායම්                               |      | 324,051.00           | 387,040.02           |
| <b>උප එකතුව</b>                            |      | <b>7,901,373.20</b>  | <b>8,777,259.47</b>  |
| <b>දළ ලාභය</b>                             |      | <b>12,821,388.08</b> | <b>13,124,564.90</b> |
| අඩුකලා - පරිපාලන සහ ආයතනික වියදම්          |      | 11,193,119.17        | 10,029,457.99        |
| ක්ෂයවීම්                                   |      | 1,897,369.85         | 1,880,873.00         |
| <b>අතිරික්තය / (උනන්දුව)</b>               |      | <b>(269,100.94)</b>  | <b>1,214,233.91</b>  |
| <b>පරිපාලන සහ ආයතනික වියදම්</b>            |      |                      |                      |
| වැටුප් සහ දීමනා                            |      | 4,984,474.83         | 4,704,417.71         |
| අතිකාල                                     |      | 312,970.12           | 293,513.10           |
| සේවක අර්ථසාධක අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය |      | 452,195.66           | 453,429.90           |
| සේවක භාරකාර අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය   |      | 90,439.13            | 90,685.98            |
| සේවක සුභ සාධනය / සංග්‍රහ වියදම් - දේශීය    |      | 286,355.40           | 270,000.00           |
| සේවක ආහාර                                  |      | 493,746.42           | 129,097.24           |
| සේවක නිල ඇඳුම්                             |      | 183,966.09           | 98,532.50            |
| පිරිසිදු කිරීම් සඳහා සැපයීම්               |      | 147,218.75           | 94,712.25            |
| විවිධ සැපයීම්                              |      | 166,482.00           | 130,332.00           |
| ආරක්ෂක සැපයීම්                             |      | 646,567.37           | 679,192.13           |
| පවිත්‍රතා ගාස්තු                           |      | 558,813.53           | 515,496.72           |
| ලිපිද්‍රව්‍ය, මුද්‍රණ සහ ප්‍රකාශන          |      | 35,166.50            | 43,592.15            |
| උරුමකරණ                                    |      | 106,722.53           | 120,317.69           |
| තැපැල් සහ මුද්දර තීරු බදු                  |      | 53,422.14            | 43,295.00            |
| විදුලිය සහ ගැස්                            |      | 1,496,342.41         | 1,374,292.29         |
| ගාස්තු සහ බලපත්‍ර                          |      | 9,600.48             | -                    |
| රක්ෂණ ස්ථාවර වත්කම්                        |      | 4,358.05             | 4,358.06             |
| ලොන්ඩ්‍රි                                  |      | 199,606.00           | 218,695.75           |
| ගොඩනැගිලි නඩත්තු                           |      | 389,769.00           | 252,672.00           |
| උපකරණ නඩත්තු                               |      | 112,691.17           | 44,560.00            |
| ප්‍රවාහන කුලී                              |      | 12,100.00            | 14,150.00            |
| බැංකු ගාස්තු සහ හරබදු                      |      | 6,915.00             | 3,795.71             |
| වාහන නඩත්තු සහ අඵත්වැඩියා                  |      | 125,370.00           | 110,405.00           |
| පොත්පත් සහ සහරා                            |      | 14,620.00            | 9,600.00             |
| පැමිණීමේ දිරි දීමනා                        |      | 229,730.00           | 254,349.00           |
| ජලය  |      | 64,263.31            | 61,515.44            |
| ආර්ථික සේවා ගාස්තු                         |      | 9,213.28             | 14,450.37            |
| <b>එකතුව</b>                               |      | <b>11,193,119.17</b> | <b>10,029,457.99</b> |

**තානායම - අනුරාධපුරය**  
**ආදායම් ප්‍රකාශනය**  
**2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාල පරිච්ඡේදය සඳහා**

|  | සටහන | 2013<br>රු.          | 2012<br>රු.          |
|--|------|----------------------|----------------------|
| ආපනශාලා විකුණුම්                           |      | 6,310,136.22         | 7,422,688.89         |
| අඩුකලා - විකුණුම් පරිවැය                   |      | 4,198,568.36         | 4,759,392.75         |
| <b>දළ ආදායම්</b>                           |      | <b>2,111,567.86</b>  | <b>2,663,296.14</b>  |
| කාමර විකුණුම්                              |      | 11,036,239.26        | 9,741,911.85         |
| වෙනත් ආදායම්                               |      | 180.20               | 12.60                |
| <b>උප එකතුව</b>                            |      | <b>11,036,419.46</b> | <b>9,741,924.45</b>  |
| <b>දළ ලාභය</b>                             |      | <b>13,147,987.32</b> | <b>12,405,220.59</b> |
| අඩුකලා - පරිපාලන සහ ආයතනික වියදම්          |      | 10,875,139.14        | 10,858,673.76        |
| ක්ෂයවීම්                                   |      | 1,203,239.50         | 1,173,536.00         |
| <b>අතිරික්තය / (උපතොටය)</b>                |      | <b>1,069,608.68</b>  | <b>373,010.83</b>    |
| <b>පරිපාලන සහ ආයතනික වියදම්</b>            |      |                      |                      |
| වැටුප් සහ දීමනා                            |      | 3,777,459.01         | 3,967,087.13         |
| අතිකාල                                     |      | 242,564.86           | 273,681.70           |
| සේවක අර්ථසාධක අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය |      | 353,268.33           | 371,212.05           |
| සේවක භාරකාර අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය   |      | 70,653.67            | 74,242.42            |
| සේවක ආහාර / සේවක සුභසාධන                   |      | 417,042.40           | 261,796.80           |
| ගමන් වියදම් - දේශීය                        |      | 2,438.00             | -                    |
| සංග්‍රහ දේශීය                              |      | 975.00               | 3,800.00             |
| සේවක නිල ඇඳුම්                             |      | 120,227.90           | 96,552.50            |
| පිරිසිදු කිරීම් සඳහා සැපයීම්               |      | 311,513.00           | 323,156.50           |
| විවිධ සැපයීම්                              |      | 308,048.00           | 588,683.19           |
| ආරක්ෂක ගාස්තු                              |      | 755,932.70           | 609,360.75           |
| පවිත්‍රතා ගාස්තු                           |      | 838,665.92           | 662,120.07           |
| ලිපිද්‍රව්‍ය, මුද්‍රණ සහ ප්‍රකාශන          |      | 64,388.30            | 92,532.95            |
| දුරකථන                                     |      | 213,167.99           | 151,600.86           |
| තැපැල් සහ මුද්දර                           |      | 46,940.00            | 46,255.00            |
| විදුලිය                                    |      | 1,792,965.88         | 1,657,175.28         |
| ගාසතු සහ බලපත්‍ර                           |      | 183,132.84           | 120,245.96           |
| රක්ෂණ ස්ථාවර වත්කම්                        |      | 10,106.68            | 10,134.36            |
| ලොන්ඩ්‍රි                                  |      | 269,328.50           | 252,546.50           |
| ගොඩනැගිලි නඩත්තු                           |      | 303,201.16           | 590,633.38           |
| උපකරණ නඩත්තු                               |      | 50,276.51            | 28,354.02            |
| ප්‍රවාහන කුලී                              |      | 39,500.00            | 28,021.00            |
| බැංකු ගාස්තු සහ හරබදු                      |      | 1,674.77             | 6,409.10             |
| වාහන නඩත්තු සහ අළුත්වැඩියා                 |      | 143,303.50           | 161,025.40           |
| පොත්පත් සහ සහරා                            |      | 14,550.00            | 13,740.00            |
| පැමිණීමේ දිරි දීමනා                        |      | 184,542.00           | 166,220.00           |
| ජලය  |      | 344,628.00           | 287,396.80           |
| ආර්ථික සේවා ගාස්තු                         |      | 14,644.22            | 14,690.04            |
| <b>එකතුව</b>                               |      | <b>10,875,139.14</b> | <b>10,858,673.76</b> |

**ජාතික නිවාඩු නිකේතනය - බෙන්නොට**  
**ආදායම් ප්‍රකාශනය**  
**2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාල පරිච්ඡේදය සඳහා**

|  | සටහන | 2013<br>රු.          | 2012<br>රු.          |
|--|------|----------------------|----------------------|
| කාමර විකුණුම්                              |      | 366,960.00           | 698,100.00           |
| කුලී ආදායම (ඉඩම් සහ ගොඩනැගිලි කුලී)        |      | 25,617,127.00        | 25,607,512.27        |
| වෙනත් ආදායම්                               |      | 4,109,715.83         | 4,992,523.34         |
| <b>උප එකතුව</b>                            |      | <b>30,093,802.83</b> | <b>31,298,135.61</b> |
| අඩුකලා : පරිපාලන සහ ආයතනික වියදම්          |      | 10,859,022.96        | 12,114,190.06        |
| ක්ෂයවීම්                                   |      | 5,931,944.29         | 5,953,149.00         |
| <b>අතිරික්තය / (උනන්දුව)</b>               |      | <b>13,302,835.58</b> | <b>13,230,796.55</b> |
| <b>පරිපාලන සහ ආයතනික වියදම්</b>            |      |                      |                      |
| වැටුප් සහ දීමනා                            |      | 5,118,024.90         | 4,653,908.42         |
| අතිකාල                                     |      | 215,846.58           | 208,606.54           |
| සේවක අර්ථසාධක අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය |      | 502,151.50           | 475,830.66           |
| සේවක භාරකාර අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය   |      | 100,430.30           | 95,166.14            |
| සේවක සුභසාධනය                              |      | 475,625.00           | 429,300.00           |
| ගමන් වියදම් - දේශීය                        |      | 11,442.00            | 8,725.00             |
| සංග්‍රහ දේශීය                              |      | 38,863.13            | 13,426.16            |
| සේවක නිළ ඇඳුම්                             |      | 229,815.32           | 349,338.76           |
| පිරිසිදු කිරීම් සඳහා සැපයීම්               |      | -                    | 4,973.27             |
| විවිධ සැපයීම්                              |      | 120,343.10           | 392,741.05           |
| ආරක්ෂක සැපයීම්                             |      | 1,107,949.89         | 1,338,177.58         |
| ලිපිග්‍රහණ                                 |      | 19,786.65            | 87,228.58            |
| දුරකථන                                     |      | 183,491.77           | 179,462.24           |
| තැපැල් සහ මුද්දර                           |      | 43,925.15            | 31,155.00            |
| විදුලිය                                    |      | 1,861,683.72         | 1,739,451.97         |
| ගාස්තු සහ බලපත්‍ර                          |      | 126,898.64           | 137,260.98           |
| රක්ෂණ ස්ථාවර වත්කම්                        |      | 1,923.61             | 2,553.14             |
| ලොන්ඩ්‍රි                                  |      | 3,891.38             | 11,709.92            |
| ඉඩම් කුලී                                  |      | 77,000.00            | 68,000.00            |
| ගාස්තු සහ බලපත්‍ර                          |      | 71,395.20            | 1,053,637.88         |
| රක්ෂණ ස්ථාවර වත්කම්                        |      | 38,075.00            | 111,220.00           |
| ප්‍රවාහන කුලී                              |      | 178,952.00           | 346,150.00           |
| බැංකු ගාස්තු සහ හරඹු                       |      | 4,750.00             | 3,917.42             |
| වාහන නඩත්තු සහ අළුත්වැඩියා                 |      | 51,061.00            | 104,475.00           |
| පොත්පත් සහ සහරා                            |      | 23,203               | 19,180.00            |
| පැමිණීමේ දිරි දීමනා                        |      | 231,188.00           | 209,394.00           |
| ජලය  |      | 3,000.00             | -                    |
| ආර්ථික සේවා ගාස්තු                         |      | 18,306.12            | 39,200.35            |
| <b>එකතුව</b>                               |      | <b>10,859,022.96</b> | <b>12,114,190.06</b> |

**ජාතික නිවාඩු නිකේතනය - පොලොන්නරුව**  
**ආදායම් ප්‍රකාශනය**  
**2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාල පරිච්ඡේදය සඳහා**

|                              | සටහන | 2013<br>රු.         | 2012<br>රු.         |
|------------------------------|------|---------------------|---------------------|
| කුලී ආදායම                   |      | 2,587,831.32        | 2,436,820.78        |
| වෙනත් ආදායම්                 |      | 36,000.00           | 441,237.60          |
| <b>දළ ආදායම</b>              |      | <b>2,623,831.32</b> | <b>2,878,058.38</b> |
| ආර්ථික සේවා ගාස්තු           |      | 1,611.56            | 3,615.12            |
| ක්ෂය වීම්                    |      | -                   | 847.00              |
| <b>අතිරික්තය / (උනන්දුව)</b> |      | <b>2,622,219.76</b> | <b>2,873,596.26</b> |

**ජාතික නිවාඩු නිකේතනය - කල්කුඩා**  
**ආදායම් ප්‍රකාශනය**  
**2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාල පරිච්ඡේදය සඳහා**

|  | සටහන | 2013<br>රු.            | 2012<br>රු.            |
|--|------|------------------------|------------------------|
| කුලී ආදායම                                 |      | 4,637,890.00           | 2,685,180.00           |
| වෙනත් ආදායම්                               |      | 4,511,718.45           | -                      |
| <b>උප එකතුව</b>                            |      | <b>9,149,608.45</b>    | <b>2,685,180.00</b>    |
| <b>අඩුකලා : පරිපාලන සහ ආයතනික වියදම්</b>   |      | <b>2,036,164.57</b>    | <b>1,678,728.07</b>    |
| ක්ෂය වීම්                                  |      | 21,047,709.70          | 13,019,023.00          |
| <b>අතිරික්තය / (උනන්දුව)</b>               |      | <b>(13,934,265.82)</b> | <b>(12,012,571.07)</b> |
| <b>පරිපාලන සහ ආයතනික වියදම්</b>            |      |                        |                        |
| වැටුප් සහ දීමනා                            |      | 1,221,081.24           | 789,260.00             |
| අතිකාල                                     |      | 90,416.19              | 76,942.64              |
| සේවක අර්ථසාධක අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය |      | 80,118.00              | 84,541.95              |
| සේවක භාරකාර අරමුදල සඳහා මණ්ඩලීය දායකත්වය   |      | 16,023.60              | 16,908.19              |
| සේවක සුභසාධනය                              |      | 59,700.00              | 62,350.00              |
| සංග්‍රහ දේශීය                              |      | 1,785.00               | 460.00                 |
| සේවක නිල ඇඳුම්                             |      | 19,332.08              | 14,450.50              |
| විවිධ සැපයීම්                              |      | 13,385.00              | 10,910.00              |
| ආරක්ෂක සැපයීම්                             |      | 294,456.28             | 484,646.25             |
| ලිපිලිපි                                   |      | 6,381.00               | 23,870.55              |
| දුරකථන                                     |      | 30,973.09              | 19,579.33              |
| තැපැල් සහ මුද්දර                           |      | 670.00                 | 835.00                 |
| විදුලිය                                    |      | 42,315.60              | 37,094.18              |
| ගොඩනැගිලි - නඩත්තු                         |      | 330.00                 | 4,245.00               |
| ප්‍රවාහන කුලී                              |      | 112,000.00             | -                      |
| වාහන නඩත්තු සහ අළුත්වැඩියා / ඉන්ධන         |      | 720.00                 | 4,928.00               |
| පැමිණීමේ දිරි දීමනා                        |      | 44,670.00              | 44,350.00              |
| ආර්ථික සේවා ගාස්තු                         |      | 1,807.49               | 3,356.48               |
| <b>එකතුව</b>                               |      | <b>2,036,164.57</b>    | <b>1,678,728.07</b>    |





**විගණකාධිපති දෙපාර්තමේන්තුව**  
**கணக்காய்வாளர் தலைமை அறிப்பறி திணைக்களம்**  
**AUDITOR GENERAL'S DEPARTMENT**



මගේ අංකය }  
 எனது இல. }  
 My No. }

TM2/K/SLTDA/1/13/12

ඔබේ අංකය }  
 உமது இல. }  
 Your No. }

දිනය }  
 திகதி }  
 Date }

2014 අගෝස්තු 25 දින

සභාපති,

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2) (සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 20 වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2) (සී) වගන්තිය ප්‍රකාර අධිකාරියේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7) (ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් අධිකාරියේ සභාපති වෙත 2014 අප්‍රේල් 23 දින නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම.

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.



1.3 විගණකගේ වගකීම

-----

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම් වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටිත්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවධානම් තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවධානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වවිගණනය කළ මතය සඳහා පදනම

-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වවිගණනය කරනු ලැබේ.



2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී. ල. රා. අ. ගි. ප්‍ර)

පහත දැක්වෙන අනුකූල නොවූ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

|   |                       |
|---|-----------------------|
| ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට යොමුව<br>----- | අනුකූල නොවීම<br>----- |
|---|-----------------------|

(අ) ප්‍රමිත අංක 07

දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය කරන්නේ නම් අදාල වත්කම අයත් කාණ්ඩයේ සියලුම දේපල, පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය කළ යුතුය. එසේ වුවත්, අධිකාරිය සතු සියලුම ඉඩම් සහ ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කිරීමෙන් තොරව ප්‍රධාන කාර්යාලය පිහිටි ඉඩම හා ගොඩනැගිලි පමණක් 2008 වර්ෂයේදී ප්‍රත්‍යාගණනය කර රු. මිලියන 1,378 ක් වූ ප්‍රත්‍යාගණන අගය මත මූල්‍ය ප්‍රකාශනවල පෙන්නුම් කර තිබුණි. අනෙකුත් ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය නොකිරීම නිසා අධිකාරියේ ඉඩම් ගොඩනැගිලිවල සාධාරණ අගය මූල්‍ය ප්‍රකාශනවලින් පෙන්නුම් කර නොතිබුණි.



(ආ) ප්‍රමිත අංක 07

මෙහෙයුම් කල්බදු යටතේ ලබා දී ඇති වත්කම්, ඒවායේ ස්වභාවය අනුව කල්බදු දෙන්නාගේ තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු වුවද මෙහෙයුම් කල්බදු යටතේ ලබා දී තිබුණු ඉඩම් හා තානායම්වල වටිනාකම අධිකාරියේ තත්ත්ව ප්‍රකාශනයේ පෙන්නුම් කර නොතිබුණි.

(ඇ) ප්‍රමිත අංක 08

ආයතනයට එරෙහිව හා ආයතනය විසින් ආරම්භකර ඇති පහත සඳහන් නෛතික සිද්ධි මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව්කර නොතිබුණි.

- (i) බාහිර ආයතන 03 ක් විසින් ජාත්‍යන්තර ඉන්දියානු සිනමා සම්මාන උත්සවය සඳහා ආහාර, නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් රු.32,980,555 ක් වන්දි ඉල්ලා ආයතනයට එරෙහිව අධිකරණ වල නඩු 03 ක් පවරා තිබීම.
- (ii) සේවයෙන් ඉවත්කරන ලද සේවකයන් දෙදෙනෙක් සහ නවාතැන් බදු කරුවෙක් විසින් සහන ඉල්ලා අධිකරණවල නඩු තුනක් පවරා තිබීම.
- (iii) ආයතනය විසින් බාහිර පුද්ගලයන් 13 දෙනෙකුට රජයේ දේපල අයුතු පරිහරණය සම්බන්ධයෙන් අධිකරණවල නඩු තුනක් පවරා තිබීම.

2.2.2 පැහැදිලි නොකළ වෙනස්කම්.

-----

අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවල සහ පහත සඳහන් ආයතනවල මූල්‍ය ප්‍රකාශනවල ශේෂයන් අතර වෙනස්කම් නිරීක්ෂණය වූ අතර ඒ සඳහා පැහැදිලිකිරීම් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

| විස්තරය  | මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය | උපයෝගී වාර්තාවල විස්තරය                              | මූල්‍ය විස්තරය | උපයෝගී වාර්තා අනුව ශේෂය | වෙනස       |
|--|---------------------------|--|----------------|-------------------------|------------|
| -----  | -----                     | -----  | -----          | -----                   | -----      |
|  | රු.                       |  |                | රු.                     | රු.        |
| ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයට ගෙවිය යුතු මුදල් | 26,848                    | ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය |                | 58,115,407              | 58,088,559 |



|  |            |  |            |             |
|--|------------|--|------------|-------------|
| ශ්‍රී ලංකා හෝටල් හා කළමනාකරණ ආයතනයට ගෙවිය යුතු මුදල් | 6,511,960  | ශ්‍රී ලංකා හෝටල් හා කළමනාකරණ ආයතනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය | 30,297,422 | 123,785,462 |
| ශ්‍රී ලංකා හෝටල් හා කළමනාකරණ ආයතනයට ලැබිය යුතු මුදල් | 11,290,282 | ශ්‍රී ලංකා හෝටල් හා කළමනාකරණ ආයතනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය | 8,297,268  | 2,993,014   |

2.2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්.

-----

වෙළෙඳ ණය ගැතියන්ගෙන් ලැබිය යුතු රු.2,050,954 ක් වර්ෂ 4කට වැඩි කාලයක් ද, රු.79,451 ක් වර්ෂ 3කට වැඩි වර්ෂ 4කට අඩු කාලයක් ද, රු.4,621,863 ක් වර්ෂ 1 කට වැඩි පරාසයක් සහිත හිඟ ශේෂවලින් සමන්විත වී තිබුණි.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම.

-----

පහත දැක්වෙන විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.

| විෂයය                                   | වටිනාකම    | ඉදිරිපත් නොකළ සාක්ෂි   |
|---|------------|--|
| -----                                   | -----      | -----  |
|   | (රු.)      |  |
| (අ) ක්ෂය ආයෝජන (සංචාරක මණ්ඩලය)          | 52,154,737 | } (i) සහතිකය හෝ වෙනත් ලිඛිත ලියවිල්ලක්<br>(ii) ශේෂය සනාථ කිරීමේ ලිපි   |
| (ආ) ක්ෂය ආයෝජන (සංචාරක ප්‍රවර්ධන)       | 976,509    |  |
| (ඇ) නිධන් අරමුදල්                       | 759,021    | } (i) කොටස් සහතික හෝ වෙනත් ලිඛිත ලියවිල්ලක්<br>(ii) ශේෂය තහවුරු කිරීමේ ලිපි  |
| (ඈ) ශ්‍රී ලංකා සීමිත හෝටල් සංචාරක සමාගම | 750,000    |  |
| (ඉ) සැපයුම් (විශාල ප්‍රමාණයේ කළුගල්)    | 1,067,850  | (i) සැපයුම්කරු තෝරාගැනීමේ ලියකියවිලි<br>(ii) සැපයුම්කරු ඉදිරිපත් කරන ලද ඉන්වොයිස්පත්<br>(iii) ද්‍රව්‍යය ප්‍රවාහනයට යොදා ගත් වාහන විස්තර<br>(iv) සැපයුම් භාර ගැනීමේ සත්‍ය වාර්තා හා කල වැඩ වාර්තා |



|   |            |  |
|---|------------|--|
| (ඊ) බෙන්තොට ජාතික නිවාඩු නිකේතන භූමියේ උතුරු මායිමේ බෙන්තොට ගඟට යාබද අක්කර 15 ක ඉඩම | -          | සංචාරක මණ්ඩලයේ අනුප්‍රාප්තික ආයතනය වූ සංචාරක සංවර්ධන අධිකාරියේ අයිතියෙන් බැහැර වීමට අදාළ ලිඛිත ලියවිලි |
| (උ) වෙළෙඳ ණයගැතියෝ  | 20,641,412 | ශේෂ සනාථ කිරීමේ ලිපි   |
| (ඌ) විවිධ ණයගැතියෝ  | 4,638,137  | ශේෂ සනාථ කිරීමේ ලිපි   |
| (එ) ජල පරිභෝජන ණයගැතියෝ (පාසිකුඩා)  | 8,293,318  | ශේෂ සනාථ කිරීමේ ලිපි   |

2.3 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

පහත සඳහන් අනුකූල නොවූ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ අනුකූල නොවීම වලට යොමුව

- (අ) 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත
- (i) 1 පරිච්ඡේදයේ 12(4)(iii) වගන්තිය  
 පෞද්ගලික හෝටලයකට ලංකා බැංකුවෙන් නිකුත් කළ රු.මිලියන 100 ක ණය මුදලට අදාළ පොළියෙන් රු.7,382,305 ක් අධිකාරිය විසින් දැරීමට අදාළ අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.
  - (ii) 1 පරිච්ඡේදයේ 7(3) වගන්තිය  
 ඉහත ණය පොළිය අධිකාරිය විසින් දැරීමට 2010 ජූනි 6 දින අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය බලාත්මක කිරීමට අවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල සමාජික සංඛ්‍යාව 5 ක් වූ ගණ පූර්ණය නොතිබුණි.
- (ආ) 1996 ජනවාරි 24 දිනැතිව ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ වක්‍රලේඛය  
 රජයේ ඉඩම් බදු දීමේදී බදු ගිවිසුම සහ බදු මුදල වර්ෂ 5 න් 5 ට සංශෝධනය කල යුතු වුවද අධිකාරිය විසින් බදු දී තිබුණු ඉඩම් සම්බන්ධයෙන් මෙම වක්‍රලේඛයට අනුකූලව කටයුතු කර නොතිබුණි.



(ඇ) 2003 ජුනි 02 දිනැති අංක පී.ඊ.ඩී. 12  
 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ

(i) 9 පරිච්ඡේදයේ 9.3.1(i) වගන්තිය

බඳවා ගැනීමේ හා උසස් කිරීමේ යෝජනා ක්‍රමය පාලක සභාව සහ අමාත්‍යාංශය විසින් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ එකඟතාවය ඇතිව අනුමත කල යුතු වුවත්, “වත් ස්ටොප් යුනිට්” නම් වූ අංශයට බඳවා ගැනීම් මෙම නියමයන්ට අනුකූලව සිදු කර නොතිබුණි.

(ii) 9 පරිච්ඡේදයේ 9.14.1 වගන්තිය

මානව සම්පත් කළමනාකරණයට අදාළ නීති හා රෙගුලාසි පිළිබඳ සියලු කරුණු ඇතුළත් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පරිච්ඡේදයක් සහිත පටිපාටි සංග්‍රහය භාණ්ඩාගාර ලේකම්ගේ එකඟතාවය සහිතව පාලක මණ්ඩලය විසින් අනුමත කල යුතු වුවත්, අධිකාරිය එම අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය  
 -----

3.1 මූල්‍ය ප්‍රතිඵල  
 -----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධිකාරියේ වැඩ කටයුතු වල මූල්‍ය ප්‍රතිඵලය රු.268,934,194 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.190,161,685 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 78,772.509 ක වැඩිවීමක් විය. රු. 93,112,758 කින් සංචාරක සංවර්ධන හා අපගමන බදු සහ වෙනත් ආදායම් වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලයෙහි වැඩි වීමට මූලික හේතුව වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය  
 -----

සමාලෝචිත වර්ෂයේදී අධිකාරියේ ආදායම රු.මිලියන 496 ක් වූ අතර එය ඉකුත් වර්ෂයේ වූ රු.මිලියන 408 සමග සැසඳීමේදී සියයට 21.5 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. එසේම ඉකුත් වර්ෂයේ සංචාරක සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කර තිබුණු රු.මිලියන 217 සමග සැසඳීමේදී සමාලෝචිත වර්ෂය තුළදී ඒ සඳහා රු.මිලියන 227 ක් වැය කර තිබුණි. ඒ අනුව සියයට 4.6 ක වර්ධනයක් පෙන්නුම් කර තිබුණි.



4. මෙහෙයුම් සමාලෝචනය

-----

4.1. කාර්ය සාධනය

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) නිකේතනවල කාර්ය සාධනය

-----

අධිකාරියේ අයිතිය හා කළමනාකරණය යටතේ ක්‍රියාත්මක සංචාරක නිවාඩු නිකේතන 04 ක සහ සංචාරක නිකේතන 03 ක 2012 වර්ෂයේ ශුද්ධ අතිරික්තය රු.13,605,316 ක් සමග සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ ශුද්ධ අතිරික්තය රු.4,642,129 ක් විය. පොදු කාර්ය වියදම අධිකවීම හේතුවෙන් ගෙන නිවාඩු නිකේතන තුනක රු.15,667,048 ක උනන්දුවක් ජනිත වීම අතිරික්තය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

(ආ) අධිකාරියට සමාලෝචිත වර්ෂය තුළදී හෝ මේ වනවිට ඉටු කරගැනීමට නොහැකි වූ අරමුණු හා පරමාර්ථ

-----

2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 1 වන පරිච්ඡේදයට අනුව පහත සඳහන් අරමුණු හා කාර්යයන් ඉටු කරගෙන නොතිබුණි.

- (i) දිගුකාලීන ඉලක්ක හා සිව් අවුරුදු සැලැස්ම පිළියෙල කිරීම හා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සහ වාර්ෂික නව දිගුකාලීන ඉලක්ක ඇතුළත් කිරීමේ අරමුණින් ප්‍රතිශෝධනය කිරීම සහ ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම.
- (ii) පනතේ නිශ්චිතව සඳහන් කරුණු සම්බන්ධයෙන් රීති සෑදීම, මේ තුළින් සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත වෙනත් කර්මාන්තවලට අදාළව, දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිත වැඩි දියුණු කිරීම, බලාත්මක කිරීම හා පවත්වාගෙන යාම සඳහා සංචාරක ව්‍යවසායකයන්ට බලපත් ලබා දීම හා බලය ලබා දීම.
- (iii) පනතේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ පහසුකම් සැලසීම සඳහා සාමාන්‍ය හෝ වෙනත් මණ්ඩල පිහිටුවීම.



- (iv) ශ්‍රී ලංකාවේ ඇති සංචාරකයන්ගේ සිත්ගත් ස්ථානවල වාරිකා කරන තැනැත්තන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමේ ව්‍යාපාර කරගෙන යාම.
- (v) 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ ix පරිච්ඡේදය අනුව සංචාරක ව්‍යවසායකයන් සහ සංචාරක සේවා ලියාපදිංචි කිරීම සහ සංචාරක සේවා සම්බන්ධයෙන් වූ මිල, ගාස්තු රේඛ ප්‍රමාණ සහ අයකිරීම් විධිමත් කිරීම.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

ඉඩම් හා දේපල කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ත්‍රිකුණාමලය කුවිවවේලි ප්‍රදේශයෙන් අධිකාරිය වෙත පවරාගන්නා ලද ඉඩම් අක්කර 510 කට ආසන්න බිම් ප්‍රමාණයකින් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් සංවර්ධනය කර තිබුණේ ඉඩම් අක්කර 50කට අඩු ප්‍රමාණයකි.
- (ආ) දේපලවල ඔප්පු පැවරුම්, එකතු කිරීම් හා සංවර්ධනය කිරීම් යනාදී විස්තර දක්වමින් ඉඩම් හා වත්කම් වෙනුවෙන් ලේඛනයක් පවත්වා නොතිබුණි.
- (ඇ) තානායම් 56 ක් හා අක්කර 6,495 ක වපසරියක් සහිත ඉඩම් කැබලි 166 ක් ආයතනයට පවරා ගැනීම සඳහා ගැසට් නිවේදන නිකුත් කර තිබුණද ,සමාලෝචිත වර්ෂය අවසානය දක්වා පවරාගෙන තිබුණේ කොටසක් පමණි.
- (ඈ) බෙන්තොට ජාතික නිවාඩු නිකේතන ඉඩමේ වරාහේන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මහා පරිමාණයෙන් වැලි ඉවත්කරගෙන තිබුණු අතර නිකේතන භූමියට කැලි කසල බැහැර කිරීම සහ අනවසර ඉදිකරීම්ද සිදුකර තිබුණි. මෙම සංචාරක භූමියේ සිදුවන මෙවැනි අනවසර ක්‍රියාවන් නැවැත්වීමට අධිකාරිය විසින් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.



4.3 දායා අනුමිතතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) කල්පිටිය, තොරගියඩි ජැටිය ඉදිකිරීම සහ වත්නිමුන්දලම කලපුව අසල පාර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව

- I. වෙළෙඳපල මිල කැඳවුම් ක්‍රමය යටතේ, කළුගල් සැපයීමට තෝරාගත් සැපයුම්කරු වෙනුවට ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ අභිමතය පරිදි වෙනත් පුද්ගලයෙකුගෙන් කළුගල් කියුබ් 1648 ක් වැඩි මිලට මිලදී ගැනීම නිසා රු.824,000 ක් වැඩිපුර ගෙවා තිබුණි.
- II. කල්පිටිය වැඩබිමට කළුගල්, බොරළු සහ ඒ.බී.සී සැපයීම සඳහා යොදාගත් බවට සඳහන් ටීපර් රථයක ධාරිතාව කියුබ් 3 ක් වුවද කියුබ් 4 බැගින් ද්‍රව්‍යය සැපයූ ලෙස සලකා ගෙවීම් කිරීම නිසා වැඩිපුර ගෙවූ රු.2,549,000 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- III. කළුගල් කියුබ් 1648 ක් ඒ.බී.සී කියුබ් 368 ක් සහ බොරළු කියුබ් 40 ක් ලෙස භෞතිකව භාර නොගත් වටිනාකම රු.10,196,000 ක් ද්‍රව්‍ය සඳහා අධිකාරිය විසින් ගෙවීම්කර තිබිණි.

(ආ) බෙන්තොට නිවාඩු නිකේතන භූමියේ පල්දෝරු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා වූ ශ්‍රම කොන්ත්‍රාත්තුව වර්ෂ කිහිපයක සිට එකම ආයතනයකට ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමකින් තොරව පවරා තිබුණි. මෙම ශ්‍රම කොන්ත්‍රාත්තුව සඳහා අධිකාරිය විසින් 2012 සහ 2013 වර්ෂවල පිළිවෙලින් රු.4,458,023 ක් සහ රු.5,126,726 වශයෙන් එම ශ්‍රම කොන්ත්‍රාත් ආයතනයට මුදල් ගෙවා තිබුණ අතර එම ආයතනය විසින් උප කොන්ත්‍රාත්කරු වෙතට වර්ෂ දෙකටම එම කාර්යය කිරීමට රු.2,976,000 කට උප කොන්ත්‍රාත් දීමෙන් අධිකාරියට රු.6,608,749 ක පාඩුවක් සිදුවී තිබුණි.

(ඇ) කතරගම සංචාරක නිවාඩු නිකේතනයේ කාමර අංක 14 සිට 44 දක්වා සිදුකල අළුත්වැඩියා වෙනුවෙන් කොන්ත්‍රාත්කරුට ගෙවන ලද රු.29,195,802 ක මුදලින් රු.11,089,228 ක් වැඩිපුර ගෙවන ලද ප්‍රමාණයක් විය.



(ඇ) කල්පිටිය මොහොට්ටුවාරම පැටිය ඉදිකිරීමේ කටයුතු සඳහා ඩොර්සර් යන්ත්‍ර සැපයූ බවට සැපයුම්කරුවන් ඉදිරිපත් කල ලිපි තුනක් පදනම් කරගෙන ඔරලෝසු පැය 941.7 ක් සඳහා රු.3,226,950 ක මුදලක් ගෙවා තිබුණි. එහෙත් මෙම ඩොර්සර් යන්ත්‍ර සේවය ලබාගත් බවට දිනපතා මනු කියවා වැඩපැය සටහන්කර එම වැඩපැය වාර්තා අධිකාරියේ නිලධාරියෙකුගෙන් සහතික කරගැනීමකින් තොරව මෙම ගෙවීම් සිදුකර තිබුණි. කෙසේ වුවද ව්‍යාපෘති වැඩපරීක්ෂක විසින් ට්‍රැක්ටර් සේවාව සතුටුදායක ලෙස ලබා ගත් බවට උක්ත ලිපි තුනේ සහතික කර තිබුණි.

4.4 නිෂ්ක්‍රීය, උණ උපයෝජිත වත්කම්

-----

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) රු.5,934,000 කට මිලදීගෙන තිබුණු බස් රථය සඳහා පසුව රු.2,667,929 ක අළුත්වැඩියාවක් සිදු කර 2012 ජුනි මාසයේ සිට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා ධාවනයට යොදා ගෙන නොතිබුණි.

(ආ) 1969 වර්ෂයේදී සංචාරක කර්මාන්තය සඳහා ලංකා සංචාරක මණ්ඩලයටද, පසුව සංචාරක සංවර්ධන අධිකාරියට පවරා දෙන ලද බෙන්තොට සංචාරක නිවාඩු නිකේතනයට අයත් අක්කර 94 ක පමණ භූමියෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වාම උපයෝජනය කර තිබුණේ අක්කර 50 ක පමණ භූමි ප්‍රමාණයකි. මේ අනුව වර්ෂ 43 කට වැඩි කාලයක් අක්කර 40 කට වැඩි භූමි ප්‍රමාණයක් නිෂ්ක්‍රීයව පැවතුණි.

4.5 ආර්ථික නොවන ගනුදෙනු

-----

බිබිල, රාගල, හොරවිපතාන, මහියංගනය, වීරකැටිය, බත්තළුමය සහ නිකවැරටිය යන ප්‍රදේශවල නිවාඩු නිකේතන 7ක් සඳහා වර්ෂ 3කට පෙර සිට ආරක්ෂක කටයුතු සඳහා රු.3,508,415 ක් පමණ ගෙවා තිබුණි. එහෙත් මෙම නිකේතන ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගෙන නොතිබුණි.



4.6 හඳුනාගන්නා ලද පාඩු

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) බෙන්තොට ජාතික නිවාඩු නිකේතන ඉඩමේ වගාකර තිබෙන පොල් හා තැඹිලි ගස් 600 ක පමණ ප්‍රමාණයකින් 2013 වර්ෂයේ ජූලි මාසයේ සිට අඛණ්ඩව මාස 6ක පමණ කාලයක් එලදාව නෙලා නොගැනීමෙන් රු.100,000කට වැඩි පාඩුවක් අධිකාරියට සිදු වී තිබුණි.
- (ආ) බෙන්තොට ජාතික නිවාඩු නිකේතන භූමියේ පිහිටි ව.අඩි 2880 ක පමණ ගොඩනැගිලි ඉඩකඩ ප්‍රමාණයක් 2006 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා කිසිදු ආර්ථිකමය කටයුත්තකට යොදා නොතිබුණි. මෙම ගොඩනැගිලි ඉඩකඩවලින් 2006 වර්ෂයේ මාසික ඉපයීම රු.20,000 ක් වූ අතර ඒ අනුව මුළු ඇස්තමේන්තු අලාභය රු.1,800,000 ක් වී තිබුණි.
- (ඇ) කල්පිටිය ඒකාබද්ධ සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය විදේශ අරමුදල් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 30 ඉක්ම වූ ව්‍යාපෘතියක් වශයෙන් වර්ගකර වැටුප් හා දීමනා වශයෙන් රු.3,780,253 ක් වැඩිපුර ගෙවා තිබුණි.
- (ඉ) අධිකාරිය සතු කොළඹ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල (Dutch Hospital) නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේදී පොත් අගයට වඩා රු.7,274,715 ක අඩු අගයට ලබා දී තිබුණි.
- (ඊ) බෙන්තොට ජාතික නිවාඩු නිකේතන බල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් වෙත අධිකාරිය විසින් ජලය ලබාදෙන අතර 2005 වර්ෂයේ සිට ජලමනුෂ්‍ය අක්‍රීයව පැවති බැවින් එය නිවැරදි කර ගාස්තු අයනොකිරීම නිසා ඇස්තමේන්තුගත පාඩුව රු.8,415,400 ක් වී තිබුණි.



4.7 කොන්ත්‍රාත් පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) පාසිකුඩා සංචාරක නිකේතන ව්‍යාපෘතියේ වැසි වතුර බැස යාමේ කාණු පද්ධතිය ඉදි කිරීම.

- I. ඉදිකිරීම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන භූමියේ භූ විෂමතාව සැලකිල්ලට ගෙන ඉදිකිරීම් සිදු නොකිරීම හේතු කොටගෙන කාණු පද්ධතියේ ජලය රැදී පවතී.
- II. අධිකාරියේ සැලසුම් හා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඔහු විසින් මෙම ව්‍යාපෘතියට අදාළව රු.31,394,813 ක ගෙවීම් වවුචරද සහතික කර තිබුණි. කොන්ත්‍රාත් පදනම මත සේවය කල නිකේතන නිලධාරී විසින් උක්ත ගෙවීම් වවුචරවලට අදාළ මිණුම් වාර්තා සහ ගෙවීම් බිල්පත් පරීක්ෂාකර සහතික කර ගෙවීම් වවුචරද පිළියෙල කර තිබුණද එය ඔහුගේ විෂය පථයට අඩංගු කරුණක් නොවුණි.
- III. විගණනය විසින් ඉදිකිරීම් භෞතික පරීක්ෂා කිරීමේදී ගණනය කල තත්‍ව මිණුම් වාර්තා හා බිල්පත්වල සඳහන් ගෙවීම් ප්‍රමාණයන් සමග සැසඳීමේදී රු. 3,792,420 ක මුදලක් කොන්ත්‍රාත්කරුවන් වෙත වැඩිපුර ගෙවා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ “වන් ස්ටොප්” ආයෝජනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා වෙබ් අඩවිය නිර්මාණය කොන්ත්‍රාත්තුව,

- I. වෙබ් අඩවිය නිර්මාණය කිරීමට පූර්ව සැලසුමක් හෝ ඇස්තමේන්තුවක් සකස්කර නොතිබුණි.
- II. තෝරාගත් සේවාදායකයා සමග ලිඛිත ගිවිසුමකට ඇතුළත් වීමකින් තොරව අදාළ කාර්ය භාරය පමණක් ලිඛිතව දැනුම් දී තිබුණි.
- III. කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් කාර්යසාධන ඇපකරයක් ලබාගෙන නොතිබුණි.
- IV. 2014 ජනවාරි 6 දිනට මෙම කොන්ත්‍රාත්තුවට අදාළව රු.699,300 ක් වැඩිපුර ගෙවා තිබුණි.



4.8 ව්‍යාපෘති ප්‍රමාදයන්

---

අතිරේක කාමර 4,000 ක් සහිත නිකේතන ඉදිකිරීම සහ යටිතල සහසුකම් ඇති කිරීම පිණිස රු.මිලියන 5,521 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ කර තිබුණු කල්පිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) කල්පිටිය ඒකාබද්ධ සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර වර්ෂ 5කින් නිම කිරීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ මහා භාණ්ඩාගාරයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය 2008 වර්ෂයේදී ලබාගෙන තිබුණි. එසේ වුවත් 2013 දෙසැම්බර් 31 දින දක්වා එක් කාමරයක්වත් නිම කර නොතිබුණි.

(ආ) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් සහ ව්‍යාපෘතියේ කළමනාකරණ වියදම් උපදේශන හා ප්‍රාග්ධන වැඩ යනාදිය ආවරණය වන පරිදි විස්තරාත්මක අයවැයක් පිළියෙල කර නොතිබුණි.

(ඇ) මෙම ව්‍යාපෘතිය යටතේ දූපත් 12 ක් ආයෝජකයින් සඳහා ලබා දීමට අධිකාරිය යටතට බලය ලබා දී තිබූ නමුත් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා ආයෝජකයින් වෙත ලබා දී තිබුණේ දූපත් 3ක් පමණි.

4.9 මානව සම්පත් කළමනාකරණය

---

අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව තනතුරු 31 ක් යටතේ වර්ගීකරණය කර 192 ක සංඛ්‍යාවක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂයේ තත්‍ය සේවක සංඛ්‍යාව පිළිවෙලින් 156 ක් සහ 154 ක් විය.



5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

-----

5.1 සංයුක්ත සැලැස්ම

-----

2013 සිට 2015 වර්ෂය දක්වා වර්ෂ 3 ක් සඳහා සංයුක්ත සැලැස්මක් පිළියෙල කර තිබුණි. මෙම සැලැස්මේ සඳහන් සමහර අයිතම සඳහා ඉලක්ක සඳහන් කර නොතිබුණ අතර එක් එක් වර්ෂය අවසානයේ ලභා කරගත යුතු ඉලක්ක කාලානුරූපව සමාලෝචනය කර යාවත්කාලීන කර නොතිබුණි.

5.2 ක්‍රියාකාරී සැලැස්ම

-----

සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර තිබුණි. එම ක්‍රියාකාරී සැලැස්මේ කාල නියමයන් සඳහන් කර නොතිබුණ අතර, ක්‍රියාකාරී සැලැස්මේ ඉටු කර ගැනීමේ ප්‍රගතිය කාලානුරූපව පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබුණි.

5.3 අභ්‍යන්තර විගණනය

-----

සහකාර අධ්‍යක්ෂ තනතුර දරන නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර විගණන අංශයක් පවත්වාගෙන යන අතර එම අංශයට ප්‍රමාණවත් සහකාර කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර නොතිබුණි.

5.4 ප්‍රසම්පාදන සැලැස්ම

-----

2006 ජනවාරි 25 දිනැති ජාතික ප්‍රසම්පාදන නියෝජ්‍යායතන චක්‍රලේඛ අංක 8 හා 4.2.1(බී) අනුව ප්‍රධාන ප්‍රසම්පාදන සැලසුමක් පිළියෙල කර නොතිබුණි.



5.5 අයවැය ලේඛණමය පාලනය

-----

සමාලෝචිත වර්ෂයේදී විෂයයන් 13 ක අයවැයගත හා තත්‍ය සංඛ්‍යා අතර සියයට 22 සිට සියයට 100 දක්වා පරාසයක වෙනස්කම් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛණය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව දක්නට ලැබුණි.

5.6 වාර්ෂික වාර්තා සභාගත කිරීම

-----

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 2011 වර්ෂයේ වාර්ෂික වාර්තාව 2014 වර්ෂයේදී පාර්ලිමේන්තුවේ සභාගතකර තිබුණි.

6. පද්ධති හා පාලන

-----

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර අධිකාරියේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) සංවර්ධන වැඩසටහන්
- (ආ) ව්‍යාපෘති කළමනාකරණය
- (ඇ) වත්කම් කළමනාකරණය
- (ඈ) ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්
- (ඉ) කොන්ත්‍රාත් පාලනය
- (ඊ) ගිණුම්කරණය

  
 එච්.ඒ.එස් සමරවීර  
 විගණකාධිපති